

**කාන්තා සවිබල ගැන්වීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය
වැඩසටහන් හරහා සිදුවන බලපෑම: ගලෙන්බිඳුණුවැව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින් අධ්‍යයනයක්**

පී. ඒ. ඡ. ටී. එල්. කුමාරි, ප්‍රදීප් උචචඩුගේ සහ රංජිත් දික්වැල්ල

සංක්ෂිප්තය

ග්‍රාමීය කුටුම්භගත කාන්තාවගේ ආර්ථික දායකත්වය ගෘහස්ථ කටයුතුවල දිගුවක් ලෙස සලකනු ලබන අතර, එය මුදල් ඉපැයීමකින් තොරව සිදු කරයි. නාගරික ප්‍රදේශයන්ට වෙනස්ව ග්‍රාමීය ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කොටගත් ආර්ථික ක්‍රමයක් පැවතීම මෙයට හේතු වී ඇත. මෙම තත්ත්වය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය බැංකු අංශය වෙතින් ආධිපත්‍ය දරමින්, කාන්තාව සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සපයනු ලබයි. ඒ අනුව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තා සවිබල ගැන්වීම් කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් හි බලපෑම කෙරෙහි අවධානය යොමු කරමින්, දිළිඳු කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන්වල බලපෑම හඳුනාගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. මෙම අධ්‍යයනය මිශ්‍ර ක්‍රමවේදය මත පදනම් විය. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත ප්‍රාථමික සහ ද්විතියික මූලාශ්‍ර මත පදනම්ව රැස් කරන ලදී. අධ්‍යයනය තුළ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු වූ බැවින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කාන්තාවන් 90 දෙනෙකු නියදිය වශයෙන් සරල සසම්භාවී නියැදුම් ක්‍රමය භාවිත කරමින් තොරාගන්නා ලදී. ඊට අමතරව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන බැරැන්ඩිනා සහ ග්‍රාමශක්ති මූල්‍ය ආයතන ද්විත්වය හා සම්බන්ධ

නියෝජ්‍යයන් 10 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. ද්විතියික දත්ත පොත්පත්, සඟරා සහ අන්තර්ජාලය භාවිත කරමින් රැස් කළේය. ගුණාත්මක දත්ත විශ්ලේෂණ සඳහා සන්දර්භ විශ්ලේෂණ ආකෘතියත්, ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණය සඳහා SPSS මෘදුකාංගය භාවිත කළේය. මෙම අධ්‍යයනයේ සොයාගැනීම් වලට අනුව; කාන්තා සවිබල ගැන්වීම් සහ ස්වයං රැකියා, සෞඛ්‍යය, පෝෂණය සහ දිළිඳුකම පිටුදැකීම සඳහා ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය අතර ධනාත්මක සහසම්බන්ධතාවක් පවතියි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන්වල දායකත්වය තුළින් දිළිඳු කාන්තාවන් ආර්ථික, සමාජ, දේශපාලන සහ මනෝ විද්‍යාත්මක යන සියලු අංශයන් කෙරෙන් සවිබලගැන්වීමක් සිදුව ඇත.

මූඛ්‍ය පද: ක්ෂුද්‍ර මූල්‍යකරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සවිබලගැන්වීම, ආන්තික පාර්ශවයන්, ස්වයං රැකියා

1. හැඳින්වීම

සවිබලගැන්වීම යන්න සවිබල රහිත පාර්ශවයන් කෙරෙහි අත්‍යවශ්‍ය වන්නා වූ කාරණාවක් වේ. සවිබලගැන්වීම යන්න සංවර්ධනය පිළිබඳ සාහිත්‍ය තුළ බොහෝවිට නිදහස්ව භාවිත කොට ඇති නමුත් ඒ පිළිබඳව පොදුවේ පිළිගත් අර්ථකථනයක් ඉදිරිපත්ව නැත. සියලුම සන්දර්භයන්හි දී ඉන් අදහස් වන්නේ තමා ගැලී සිටින සවිබල රහිත තත්ත්වයෙන් ඉවත් වීමට තරම් තනි පුද්ගල නියෝජිත තත්ත්වයේ පුළුල් වීමකි. මෙලෙස සවිබලගැන්වීම යනු ජීවිතයේ ඵලදායී තෝරා ගැනීම් සඳහා පුද්ගලයින්ට නිදහස ලබාදෙන වෙනස්වීමේ ක්‍රියාවලියක් වේ (Solaman, 1976). 'සවිබලගැන්වීම' යන යෙදුම විධිමත් අන්දමින් සමාජසේවා භාවිතාවන් හා සාහිත්‍යයට ඇතුළු වූයේ බා(ර්)බරා

සොලමන් (Barbara Solaman) විසින් 1976 දී රචනා කළ “කළු ජාතික සවිබලගැන්වීම: පීඩිත ප්‍රජාවන්හි සමාජ වැඩ” (Black Empowerment: Social Work in Oppressed Communities) යන ග්‍රන්ථයක් සමග ය. සොලමන් ට අනුව සවිබලගැන්වීම යනු “ස්වකීය ජීවිත කාලය පුරා ගර්භාවට පාත්‍ර වූ සමාජ වර්ගීකරණයට අයත් පුද්ගලයින්ට සංවර්ධනයට හා අන්තර්පුද්ගල බලපෑම් කිරීම සහ වටිනා සමාජ භූමිකාවන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කුසලතා නැංවීමට උදව් කළ හැකි ක්‍රියාවලියක්” වේ (Solaman, 1976). සවිබලගැන්වීම යන යෙදුමෙහි මූලයන් සමාජ ව්‍යාපාරයන් තුළින් බිහි වන නමුත්, එය ශක්තිමත් වූයේ 1970 දශකයේ දී සංවර්ධන කථිකාව, පිරිමි සහ කාන්තාවන් යන්තෙහි සිට සමාජීය ගොඩනැංවීමක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවය දෙසට මාරු වීමත් සමගය. සංවර්ධනය පිළිබඳ මෙකී ප්‍රවේශයෙහි ද, එහි දිගුවක් ලෙස සවිබල ගැන්වීම යන අර්ථ නිරූපණයෙහි ද වෙනස්වීම කෙරෙහි ස්ත්‍රීවාදී දැනුම ඉමහත් බලපෑමක් සිදු කළේය. ඒ අනුව සවිබලගැන්වීම යනු 1970 දශකයේ සිට නැගී එන ජනප්‍රියත්වයක් අත්කරගත් සංකල්පයක් වූවත්, ‘කාන්තාවන්ගේ තත්ත්වය’ පිළිබඳ ඉන් පෙර සිදු කරන ලද අධ්‍යයනයන් තුළින් ද කාන්තාවන් සවිබල ගැන්වීමෙහි විවිධ පැතිකඩ සලකා බලන ලදී. වසර ගණනාවක් තිස්සේ සංවර්ධන නියෝජිත ආයතන සහ ක්‍රියාධරයින් විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවන් අවම කිරීමට යම් උත්සාහයන් ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2015-2030 සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් හි පස්වැන්න ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ඇතුළත් කිරීමට පියවර ගත්තේ ය. එහෙත් බොහෝ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවලට පොදු යථාර්ථය වන්නේ ජීවිතයේ බොහෝ වපසරීන් තුළ එනම්; අධ්‍යාපනය, සෞඛ්‍යය, දේශපාලන, ශ්‍රම වෙළෙඳපොළ අවස්ථා, වැටුප්

ලබන සහ නොලබන රැකියා වැනි තත්ත්ව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවී
හිඬැස් පැවතීම ය (Singh, 2018).

කාන්තාව සවිබල ගැන්වීමේ විවිධ කලාපයන් අතරින් ඇගේ
නියෝජිතත්වය පුළුල් කිරීම කෙරෙහි වැඩිම ධනාත්මක බලපෑම සිදු
කරනු ලබන්නේ ආර්ථික සවිබලගැන්වීම මගිනි. ස්ත්‍රී පුරුෂ
සමානාත්මතාවය යටතට ගනු ලබන වඩාත් මතභේදාත්මක සහ
පුනරාවර්තන ගැටළු වලින් එකක් වන්නේ රැකියා තුළින් කාන්තාව
සවිබල ගැන්වීම වේ. ඒ අනුව ආර්ථික සම්පත් හා අවස්ථා කෙරෙහි වැඩි
ප්‍රවේශයක් ලබා දීම මෙන්ම විධිමත් ශ්‍රම වෙළෙඳපොළ තුළ ස්ත්‍රී පුරුෂ
සහභාගිත්වයේ පක්ෂපාතිත්වය ඉවත් කිරීම වනාහි කාන්තාවන් ආර්ථික
සවිබලගැන්වීම අත්පත් කර ගැනීම සඳහා මූලිකාංග වේ. ආර්ථික
සවිබලගැන්වීම් ලෙස හඳුන්වාදිය හැක්කේ මෙකී අවස්ථාවන් ආදායම්
ඉපැයීම සඳහා භාවිත කිරීම පමණක් නොව, සමාජයේ අවිධිමත් හා
විධිමත් යාන්ත්‍රණයක් තුළ පවත්නා ස්ත්‍රී පුරුෂ අසමානතා අවම කිරීමට
එකී මූල්‍ය ස්වාධීනත්වය භාවිත කරනු ලබන්නේ කෙසේද? යන්න පිළිබඳ
අවධානය යොමු කරයි. පවත්නා සන්දර්භය විශ්ලේෂණය කිරීමේ දී
ශතවර්ෂ ගණනාවක් තිස්සේ සමාජයේ ප්‍රතිපත්තිකරණය වූ ස්ත්‍රී පුරුෂ
සමාජභාවයේ අසමානතාවය පසුගිය දශක පහ (5) තුළ අභියෝගයට
ලක්ව ඇති ආකාරයක් හඳුනාගත හැකිය. කාන්තාව හා සම්බන්ධව
පවතින ඇතැම් ගතානුගතික විශ්වාසයන් සහ ආකල්පයන් වන
කාන්තාවට අධ්‍යාපනයක් අවශ්‍ය නොවන බව හා ඔවුන්ගේ එකම
කාර්යභාරය දරුවන් බිහිකිරීම පමණක් යන්න වර්තමානයේ දැඩිව
විවේචනයට ලක්ව ඇත (Kabeer, 1999). එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ
සමාජයන් සමාන අවස්ථා යන මූලධර්මය වෙත පරිවර්තනයකනය වී
ඇත. දරුවන් රැකබලා ගැනීම මාපියන්ගේ හවුල් වගකීමක් බවට පත්වී

ඇත. එම පරිණාමන සන්දර්භය මත කාන්තාව ස්වෛරී භූමිකාවක් අත්පත් කර ගැන්ම සඳහා මාර්ගය විවර කර ගන්නා ලදී (Singh, 2018). ආර්ථික කටයුතු සඳහා සහභාගි වීම සහ ව්‍යවසායකත්ව මාර්ගය විවර වීම හේතුවෙන් ආන්තිකරණයට ලක්ව සිටි කාන්තාව තම ජීවන තත්වය උසස් කරගන්නා ලදී. ස්ත්‍රී පුරුෂභාවය හා පන්තිය අතර පවතින ගතානුගතික සම්බන්ධතාවය වෙනස් කරවන ලදී. මෙම පරිවර්තනය ඇගේ පවුලට පමණක් නොව, සමස්ත සමාජය කෙරෙහිම ධනාත්මක බලපෑම් ඇති කරවන්නට විය. මෙහි ප්‍රබලතම බලපෑම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත්‍රය තුළින් ලැබිණි. ඇමරිකාවේ ෆොඩ් පදනම (Ford Foundation), බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය (Grameen Bank) සහ ශ්‍රී ලංකාවේ ජනසවිය වැඩසටහන (Janasaviya Programme) හා සමෘද්ධි වැඩසටහන (Samurdhi Programme) මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් සඳහා නිදසුන් වේ. ක්ෂුද්‍ර මූල්‍ය යනු මූල්‍ය ආධාර සැපයීමෙන් දිළිඳුකම තුරන් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරවන මූල්‍ය සංවර්ධන කාරකයක් වේ. ක්ෂුද්‍ර මූල්‍යකරණය යනු දුප්පතුන් සඳහා කුඩා ණය ලබාදීමේ ක්‍රමවේදයකි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍යකරණය අර්ථකථනය කරන්නේ වෙළෙඳපොළ මත පදනම් වූ සහ වාණිජ ප්‍රවේශයන් මත පදනම් වූ දුප්පතුන්ට විවිධ මූල්‍ය සේවා සැපයීමේ මාධ්‍යක් ලෙසය (Narayan, 2002). දුප්පතුන්ට මූල්‍ය සේවා සැපයීම සඳහා වන ලාබදායී යාන්ත්‍රණයක් සැපයීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන මෙහි සවිබලගැන්වීමේ හරය වන්නේ කාන්තාවට ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්‍ෂේත්‍රයන් තුළ ඉදිරියට යාමට ඇති හැකියාව සකසා දීමයි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පුමුඛම ඉලක්කගත කණ්ඩායම බවට කාන්තාව පත්ව ඇත. මෙයින් ඇඟවෙන්නේ කාන්තාව සවිබලගැන්වීම සඳහා සමාන හැකියාවන් (අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි) සහ සම්පත්

හා අවස්ථා සඳහා සමාන ප්‍රවේශයක් (ඉඩම් සහ රැකියා වැනි) තිබිය යුතු බවත්, අයිතිවාසිකම්, හැකියාවන්, සම්පත් භාවිතා කිරීමේ නියෝජිත ආයතනයක් ද ඔවුන්ට තිබිය යුතු බවයි. එමෙන්ම කාන්තාවට උපායමාර්ගික තේරීම් හා තීරණ ගැනීමට ඇති අවස්ථා (නායකත්ව අවස්ථා සහ දේශපාලන ආයතන වල සහභාගිත්වය සඳහා වන අවස්ථා) සහ නියෝජිත ආයතන ක්‍රියාත්මක කිරීමට ලැබෙන අවස්ථා මෙන්ම බලහත්කාරයෙන් හා ප්‍රචණ්ඩත්වයට බියෙන් තොරව ජීවත් වීමේ අවස්ථාව සකසා දීම ද මෙහි මූලික පරමාර්ථයකි. මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2005 වසර ක්ෂුද්‍ර ණය වසර ලෙස ප්‍රකාශයට පත් කළ අතර, ක්ෂුද්‍ර මූල්‍යකරණය හරහා කාන්තාව සවිබල ගැන්වීම සඳහා ග්‍රාමීන් බැංකු සංකල්පය හඳුන්වා දීම හරහා සිදුකළ දායකත්වය වෙනුවෙන් බංගලාදේශ ජාතික මුහම්මද් යූනස් (Muhammad Yunus) ට 2006 දී නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළේය.

කාන්තාව සවිබල ගැන්වීම සඳහා ක්ෂුද්‍ර මූල්‍යකරණය හි බලපෑම් පිළිබඳව විවිධ පර්යේෂණ ආයතන හා විවිධ පාර්ශව මගින් දියත් කරනු ලැබ ඇත. ඒවා මගින් විවිධ සාධනීයතා අත්කර දෙන බැව් අවධාරණය කොට ඇත. ඒවායෙන් බොහෝමයක් ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් තුළ ක්‍රියාත්මක කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයන්ය (Kabeer, 2005). ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව පර්යේෂණයන් සිදු ව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ අනුව ග්‍රාමීය කාන්තාවගේ ආර්ථික සවිබලගැන්වීම කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍යකරණයේ බලපෑම පිළිබඳව උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රයෙන් සිදු කරන මෙම අධ්‍යයනය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම සිවිල් යුද සමයේ පැවති මායිම් ගම්මාන වලට අයත් නොවන එහෙත් ඒ ආසන්නයේ පිහිටා තිබුණු සහ අද වන විට ඉතා

දුෂ්කර ජීවිත තත්වයකට හිමිකම් කියන මෙම ප්‍රදේශයේ කාන්තාවන්ගේ තත්වය පරීක්ෂා කිරීම කාලෝචිත වේ.

2. සාහිත්‍ය විමර්ශනය

කාන්තා සවිබලගැන්වීම යනු කාන්තාවන්ට සහභාගි වීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරගැනීමට ඇති හැකියාව වේ. ජූලි ඩ්‍රොලට් (Julie Drolet) විසින් 2010 දී රචිත “සංවර්ධනයේ ස්ත්‍රීවාදී පර්යායාලෝක: කාන්තාවන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා ගම්‍යමානය” (Feminist Perspectives in Development: Implications for Women and Microcredit) නැමැති ලිපිය මගින් සවිබලගැන්වීම යනු කාන්තාවගේ ස්වයං නිර්ණය සඳහා හෝ ඔවුන්ගේ ප්‍රායෝගික හා උපාය මාර්ගික අවශ්‍යතා සපුරාලීම සඳහා නියෝජිතත්වය දැරීම සඳහා වූ හැකියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ලෙස දක්වයි. එමගින් කාන්තාවන් සමාජයේ සහ ආර්ථිකයේ පිරිමින් සමග සමාන අයිතිවාසිකම්, බලය සහ සම්පත් ලබා ගන්නා බව ප්‍රකාශ කර ඇත (Drolet, 2010).

නයිලා කබේර් (Naila Kabeer) විසින් 1999 දී රචිත “සම්පත්, නියෝජිතායතනය සහ ජයග්‍රහණ: කාන්තා සවිබලගැන්වීම් මැනීම පිළිබඳ පරාවර්තන” (Resources, Agency, Achievements: Reflections on the Measurement of Women's Empowerment) නැමති ලිපිය මගින් බලගැන්වීම යනු බහුමානීය සංකල්පයක් වන බව අවධාරණය කරනු ලබයි. ඒ අනුව කෙනෙකුගේ ජීවන තේරීම්වල අරමුණ විචරණය කිරීම සඳහා සියුම් පරීක්ෂණයක් අවශ්‍ය බව කබේර් පෙන්වා දෙයි. බලගැන්වීම පිළිබඳව අවශ්‍ය වන මානයන් තුනක් කබේර් විසින් හඳුන්වා දෙයි. එනම්,

1. සම්පත්

2. නියෝජ්‍යතායතනය

3. ප්‍රතිඵලය

මෙම මානයන් ක්‍රීත්වය අදාළ කරගනිමින් කාන්තාව සවිබලගැන්වීමේ හැකියාව පවතින බව ඔහු විසින් පෙන්වා දෙයි (Kabeer, 2005: 435-464).

අංජු මල්හෝත්‍රා (Anju Malhotra), සිඩ්නි රූත් ෂූලර් (Sidny Ruth Schuler) සහ සී. බෝන්ඩර් (C. Boender) යන අය විසින් 2002 දී රචිත “ජාත්‍යන්තර සංවර්ධනයේ විචල්‍යයක් ලෙස කාන්තා සවිබල ගැන්වීම මැනීම” (Measuring Women’s Empowerment as a Variable in International Development) ලිපිය මගින් කාන්තාවන් සවිබල ගැන්වීම අවශ්‍ය වන්නේ මන්දැයි යන්න පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරයි. ඔවුන්ට අනුව දිළිණ්දන්, ආබාධිතයන් හෝ සුළුතර ජන වර්ග වැනි බොහෝ දුර්වල ජන කොටස් මෙන් කාන්තාවන් ද තවත් එක් ජන කොටසක් නොව, ඔවුන් අනෙකුත් සියළු ජන කොටස් නියෝජනය කරන හරස්කඩක් වේ. එහෙයින් සමස්තයක් ලෙස සවිබල ගැන්වීම සඳහා ආයතනික පරිවර්තනයක් අවශ්‍ය වන අතර, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන්ම ජීනාමූලික ව්‍යුහයන්ට ඉවහල් වන ආයතනවල ක්‍රමික පරිවර්තනයක් අවශ්‍ය බව දක්වයි (Malhotra, Schuler and Boender , 2002: 71-88).

හරි ප්‍රසාද් පතක් (Hari Prasad Pathak) සහ මුකුන්ද් ගයවාලි (Mukunda Gyawali) යන අය විසින් 2010 දී රචිත “රැකියා උත්පාදනය තුළ ක්ෂුද්‍රමූල්‍යකරණයේ කාර්යභාරය: පස්විමන්වාල් ග්‍රාමීන් බිකාස්

බැංකුවේ ක්ෂුද්‍රමූල්‍ය වැඩසටහන පිළිබඳ ප්‍රත්‍යේක අධ්‍යයනයක්” (Role of Microfinance in Employment Generation: A Case Study of Microfinance Program of Paschimanchal Grameen Bikash Bank)

ලිපිය මගින් තර්ක කරන්නේ ආදායම් තත්ත්වය කාන්තා ආර්ථික සවිබලගැන්වීම සමඟ ධනාත්මකව සම්බන්ධ වන බවයි. එමෙන්ම ණය පහසුකම් හා කාන්තා ආර්ථික සවිබලගැන්වීම අතර පවතින සම්බන්ධතාවයේ සම්භාවිතාවය සත්‍ය නොවීම 0.3 ක් බව දක්වා ඇත. ඔහු විසින් එම කර්මාන්තය වෙළෙඳපොළ වෙනස්කම් සමඟ සම්බන්ධ වී පරිණත හා වඩාත් ගතික වෙමින් පවතින බව ප්‍රකාශ කරනු ලබයි. මෑතකදී ක්ෂුද්‍රමූල්‍ය අංශය රැකියා ලෙස වෙනස් වී ඇති අතර, ජීවනෝපායන් සකසා ගැනීම සඳහා මිලියන ගණනක් වූ දුප්පත් ඉල්ලුම්කරුවන් කරන ඉල්ලීම් වෙනුවෙන් මූල්‍ය සේවා සපයමින් ඉදිරි වසර කිහිපය තුළ අඛණ්ඩව සංවර්ධනය වීමට නියමිත බව තර්ක කරයි. ඔවුන්ගේ අවශ්‍යතා වලට අභියෝග කිරීමට ක්ෂුද්‍රමූල්‍ය කර්මාන්තය ණයට නැඹුරු වීමෙන් ඔබ්බට ගොස් ප්‍රාග්ධනය හා ආයෝජන රැස් කිරීම සඳහා තැන්පතු පහසුකම් ගෙවීම්, සේවා මුදල් හුවමාරුව සහ විදේශ විනිමය ගනුදෙනු වැනි විවිධ සේවාවන් මෙන්ම ඊට අමතරව ව්‍යාපාර මූල්‍යකරණය සඳහා විකල්පයක් ලෙස ක්ෂුද්‍ර ලීසිං සහ අවදානම් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ක්ෂුද්‍ර රක්ෂණ වැනි වෙනත් මූල්‍ය සේවා සැපයීම ද සිදුකරනු ලබයි (Pathak and Gyawali, 2010).

මාර්ගගුරුයිටි එස්. රොබින්සන් (Marguerite S. Robinson) විසින් 2001 දී රචිත “ක්ෂුද්‍ර මූල්‍ය විප්ලවය: දුප්පතුන් සඳහා තිරසර මූල්‍ය” (The Microfinance Revolution: Sustainable Finance for the Poor) කෘතිය මගින් ක්ෂුද්‍රමූල්‍ය විප්ලවය යනු නව මූල්‍ය තාක්ෂණය මත පදනම් වූ සහ සමගාමීව වර්ධනය වන තොරතුරු විප්ලවයෙන් සංවර්ධනය වූ

වාණිජමය විප්ලවයක් බව පෙන්වාදෙයි. නවීන මූල්‍ය ප්‍රවාහයේ කොටසක් ලෙස එම කර්මාන්තය මෙහෙයවීම සඳහා උසස් මූල්‍ය තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවක් පවතින බව මාර්ගගුරු තර්ක කරයි. මෙමගින් මෙම පද්ධතියේ පවතින ගැටළුවක් පිළිබඳව අවධානය යොමු කරයි. එනම්, උග්‍ර සංවර්ධිත ඉතාමත් දුර බැහැර කලාප තුළ කාන්තා බලය වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි තාක්ෂණයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉතාමත් දුර්ලභ බවයි (Robinson, 2001).

ලින්ඩා මයෝක්ස් (Linda Mayoux) විසින් 1998 දී රචිත “ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන්හි කාන්තා සවිබලගැන්වීම සඳහා සහභාගිත්ව ඉගෙනීම: සහමන්ත්‍රණ සංකීර්ණත්වයන්, ගැටුම් සහ වෙනස්වීම්” (Participatory Learning for Women’s Empowerment in Micro-Finance Programmes: Negotiating Complexity, Conflict and Change) ලිපිය මගින් දුප්පතුන්ට පරිභෝජනය සුමට කිරීමට, ප්‍රාග්ධනය රැස්කර ගැනීමට සහ ක්ෂුද්‍ර ව්‍යවසාය සක්‍රීය කිරීමට මෙම මූල්‍ය වැඩසටහන් උපකාරී වන බව දක්වා ඇත. මේ පිළිබඳව සනාථ කිරීම සඳහා නේපාලය සහ ලෝක බැංකුවේ ඒකාබද්ධ පර්යේෂණයක් මගින් පසුකාලීනව සැලකිය යුතු සාක්ෂි සොයාගෙන ඇත. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් මගින් මානව ප්‍රාග්ධනය ස්ථාපිත කිරීමට, ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සහ පුද්ගලයන්ගේ සමාජ දැනුම වර්ධනය කිරීමට මෙන්ම අතුරු ප්‍රතිඵල ලෙස පවුල් සැලසුම් ක්‍රම, HIV/AIDS වැනි රෝග පිළිබඳ දැනුවත් කිරීම් වැනි ප්‍රතිලාභ රාශියක් අත්පත් කර දී තිබේ (Mayoux, 1998).

විදුර පෙරේරා (Vidura Perera) විසින් 2019 දී රචිත “ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබලගැන්වීම තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය වල

කාර්යභාරය: අම්පාර දිස්ත්‍රික්කය ආශ්‍රයෙන්” (Role of Micro Credit in the Women Empowerment of Sri Lanka: A Special Reference to Ampara District in Sri Lanka Background of the Study) යන ලිපිය මගින් ශ්‍රී ලංකාවේ කාන්තා සවිබලගැන්වීම තුළ ක්ෂුද්‍ර ණය වල කාර්යභාරය පිළිබඳව විමර්ශනය කරයි. අම්පාර දිස්ත්‍රික්කය තුළ කාන්තා සේවාදායකයින් 488 දෙනෙකුගෙන් යුත් නියැදියක් ප්‍රශ්නාවලි සමීක්ෂණයකට භාජනය කරමින්, කාන්තාවන් 10 දෙනෙකු නාහිගත කණ්ඩායම් සාකච්ඡාවක් සඳහා යොදා ගනිමින් හා තවත් කාන්තාවන් 12 දෙනෙකු සමග ගැඹුරු සම්මුඛ සාකච්ඡා වටයක් පවත්වමින් සිදුකරන ලද අධ්‍යයනය මගින් තර්ක කරන්නේ ක්ෂුද්‍ර ණය ලබා ගැනීමෙන් පසු ප්‍රතිලාභීන්ගෙන් බහුතරයකගේ (95%) ආදායම් මට්ටම් ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ග්‍රාමීය කාන්තාවන්ගේ සවිබලගැන්වීම කෙරෙහි ක්ෂුද්‍ර ණය සෘජුවම බලපානු ලබන සාධකයක් බව මෙම අධ්‍යයනය මගින් පෙන්වාදෙයි (Perera, 2019).

මෙනෙකා ජයසිංහ (Maneka Jayasinghe) විසින් 2019 වර්ෂයේ දී රචිත “ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත දරිද්‍රතාවය සහ අසමානතාවයේ ගතික ප්‍රවණතා: ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ වර්ගිකත්වය ගැටළුවක්ද?” (Dynamic Trends in Household Poverty and Inequality in Sri Lanka: Do Gender and Ethnicity Matter?) යන ලිපිය මගින් කාන්තා මූලික කුටුම්භවල විෂමතාවයන්, පුරුෂ මූලික කුටුම්භ සමග සංසන්දනය කරයි. තවද ස්ත්‍රී මූලික සංස්කෘතීන් තුළ අන්තර්ගත ජනවාර්ගික හා ආගමික සම්මතයන්, පීතෘ මූලික සංස්කෘතීන් තුළ අන්තර්ගත ජනවාර්ගික හා ආගමික සම්මතයන් සමග සංසන්දනය කරයි. එහිදී පිරිමින්ට සාපේක්ෂව දරිද්‍රතාවයේ ඉහල ව්‍යාප්තියක් කාන්තාවන් තුළින් පෙන්වුම් කරන අතර, දෙමළ ජනතාව සිංහල ජනතාවට සාපේක්ෂව

දරිද්‍රතාවයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව තර්ක කරයි. ක්ෂුද්‍ර මූල්‍යකරණයට පිවිස ඇති කාන්තාවන් ක්‍රමානුකූලව සවිබලගැන්වීමේ ප්‍රවණතාවක් පවතින බව ද පෙන්වා දෙයි (Jayasinghe, 2019).

අයෝමා සුමනසිරි (Ayoma Sumanasiri) සහ පී. චන්දරත්න (P. Chandrarathna) විසින් 2021 වර්ෂයේ දී රචිත “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම සඳහා ප්‍රේරක යාන්ත්‍රණයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය” යන ලිපිය මගින් රටේ නාගරික අංශයේ කාන්තා ව්‍යවසායකත්ව සාර්ථකත්වය කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍යකරණයේ බලපෑම විමර්ශනය කරයි. ඒ අනුව ක්ෂුද්‍ර ණය, ක්ෂුද්‍ර ඉතුරුම් සහ ක්ෂුද්‍ර රක්ෂණ ඇතුළත් ක්ෂුද්‍ර මූල්‍යකරණය ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකත්ව සාර්ථකත්වයට හේතු වූ බව දක්වයි. ව්‍යවසායිකාවන් 240 සහභාගිත්වයෙන් සිදු කරන ලද මෙම පර්යේෂණය හරහා ශ්‍රී ලංකාවේ කාන්තා පැවැත්ම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායකත්වයේ බලපෑම සාප්‍රවම අවැසි වන බවට නිර්දේශ සපයා ඇත (Ayoma and Chandrarathna, 2021).

එච්. එම්. ඩබ්ලිව්. ඒ. හේරත් (H. M. W. A. Herath), එල්. එච්. පී. ගුණරත්න (L. H. P. Guneratne) සහ නාමල් සදරත්න (Nimal Sanderatne) විසින් 2016 වර්ෂයේ දී රචිත “කාන්තා සවිබලගැන්වීමට ක්ෂුද්‍ර මූල්‍යකරණයේ බලපෑම: ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දෙකක් පිළිබඳ ප්‍රත්‍යේක අධ්‍යයනයක්” (Impact of Microfinance on Women’s Empowerment: A Case Study on Two Microfinance Institutions in Sri Lanka) යන අධ්‍යයනය හරහා කාන්තාවන්ගේ දරිද්‍රතාවය සහ සමාජ ආර්ථික අවදානම කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍යකරණයේ බලපෑම සහ කණ්ඩායම් පදනම් වූ ක්ෂුද්‍ර ණය හරහා සමාජ ප්‍රාග්ධනය පිහිටුවීමේ හැකියාව විමර්ශනය කරයි. මෙම අධ්‍යයනය හා සම්බන්ධ දත්ත විශ්ලේෂණය

පුද්ගලික සම්පත් වලට ප්‍රවේශය, නිර්මාණය හා පාලනය, නිවසේ දී තීරණ ගැනීමේ නිදහස සහ සමාජ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ආත්ම විශ්වාසය යන නිර්ණායක හතර සහ කාන්තා සවිබල ගැන්වීමේ දර්ශකය (WEIs) භාවිත කරමින් සිදු කළේය. සැපයුම් ප්‍රතිඵල මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලට සම්බන්ධ වීමෙන් පසු ආර්ථික අවදානම කෙරෙහි පැවැති බාධා ධනාත්මක ලෙස වෙනස් වූ බව අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී (Herath, Guneratne and Sanderatne, 2015).

ඉහත දක්වන ලද සාහිත්‍ය තුළ විවිධ පර්යේෂකයන් විසින් කාන්තාව සවිබල ගැන්වීම, කාන්තා සවිබල ගැන්වීම් සඳහා ඇති අවස්ථා, දරිද්‍රතාවය අවම කිරීම සඳහා කාන්තා සවිබල ගැන්වීමේ විධික්‍රම, ශිල්පීය ක්‍රම සහ උපාය මාර්ග යනාදිය ආවරණය කොට ඇත. නමුත් මල්හෝත්‍රා සහ ෂුලර් යන අය විසින් සාකච්ඡාවට ලක් කරන කාන්තාව සවිබල ගැන්විය යුත්තේ ඇයි? යන්නෙහි සිට ක්ෂුද්‍රමූල්‍යකරණය හා බලසතුකරණයේ සාධනීයතා පිළිබඳ සාකච්ඡාවට ලක්කරන පතක් සහ ගයවාලි යන අයගේ අධ්‍යයනය දක්වාම සලකා බැලීමේදී යම් කිසි අසම්පූර්ණ රික්තයක අවකාශය නිර්මාණය වී ඇති ආකාරයක් හඳුනාගත හැකි වේ. මෙහිදී මින් පෙර කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මගින් සාකච්ඡාවට බඳුන් නොවූ ධාරාවන් දෙකක් ඉස්මතු වේ. පළමුවැන්න ලෙස කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් දියත් වන ක්ෂුද්‍ර මූල්‍යකරණය හමුවේ පැන නඟින ඇපකර අවශ්‍යතා පිළිබඳ පැහැදිලි ගැටලුවක් පවතින බව හඳුනාගත හැකිය. ඇපකර භූමිකාව තුළ කාන්තාව විශාල අභියෝග රැසකට මුහුණ පානු ලබයි. ක්ෂුද්‍ර මූල්‍යකරණය ණය ලබාදෙන්නේ ප්‍රධාන වශයෙන් අඩු සමාජ හා ආර්ථික තත්ත්වයක් ඇතැයි ඔවුන් සිතන කාන්තාවන්ට ය. කාන්තාවන්ට ණය දීම කෙරෙහි අවධානය යොමු කිරීම ක්ෂුද්‍ර මූල්‍ය යෝජනා ක්‍රම සඳහා සාමාන්‍ය දෙයක් වන අතර, පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට නියමිත වෙලාවට

ණය ආපසු ගෙවීමේ හැකියාව පවතින බව ඔවුන් විශ්වාස කරයි. නමුත් කාන්තාවන්ට නිවස තුළ මෙන්ම එයින් පිටතද ද්වන්ධ භූමිකාවක් ඉටු කිරීමට සිදුවන බැවින් ඔවුන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කිරීමක් මෙතෙක් සිදු වී නැත. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන්, විශේෂයෙන් ස්වාමිපුරුෂයාගෙන් ඔවුන්ට ලැබෙන සහයෝගයේ මට්ටම, ආර්ථික සමාජයීය බලපෑම්, සාක්ෂරතාවය සහ දැනුවත්භාවයේ බලපෑම් ආදී සාධක මත ක්ෂුද්‍ර මූල්‍යකරණය හමුවේ කාන්තාවගේ භූමිකාව හැඩගැසීමේ පසුපෙළ නිරීක්ෂණය තුළින් අධ්‍යයනය සිදු කිරීම මෙහිදී සිදු වේ. එමෙන්ම ඉස්මතු වන දෙවන කාරණාව වන්නේ, ඒ අයුරින් කාන්තාව ඇපකර භූමිකාවේ රඳවා ඇයට වගකීම් පවරා ලබාදෙන ප්‍රතිලාභ හෝ ආධාර තුළින් ඇය ළඟා කරගන්නා ආර්ථික සමෘද්ධිය පිළිබඳ පසුවිපරම් කිරීමක් සිදුනොවීමයි. ඒ අනුව මෙලෙස ග්‍රාමීය කාන්තාව කේන්ද්‍ර කොටගෙන ලබාදෙන විවිධ ප්‍රතිලාභ සහ වැඩසටහන් අතර ප්‍රමුඛ කාරණාවක් වන ස්වයං රැකියා ලබාදීමේ ක්‍රමවේදය තුළ පවතින සාධනීය හා නිශේධනීයතා, එමගින් කාන්තාවට ලැබී ඇති ප්‍රතිලාභ හෝ ප්‍රතිවිපාක මෙන්ම ඒවායේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව ද අධ්‍යයනය කිරීම මෙ මඟින් සිදු වේ.

3. පර්යේෂණ අරමුණු

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තා සවිබල ගැන්වීම් කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍ය ණය වල බලපෑම කෙරෙහි අවධානය යොමු කරමින්, දිළිඳු කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන්වල කාර්යභාරය හඳුනාගැනීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වේ. කාන්තා සවිබල ගැන්වීම සහ ස්වයං රැකියා, සෞඛ්‍යය, පෝෂණය සහ දිළිඳුකම පිටුදැකීම සඳහා ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය අතර සම්බන්ධය විමසීම සහ

ග්‍රාම ශක්ති (Gama Shakthi) සහ බෙරෙන්ඩිනා (Berendina) යන ආයතන මගින් සහය දක්වන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් හරහා ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමේ මට්ටම හඳුනාගැනීම පර්යේෂණ අනු අරමුණු වේ.

4. පර්යේෂණ ක්‍රමවේදය

මෙම අධ්‍යයනය මිශ්‍ර ක්‍රමවේදය මත පදනම් විය. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත, ප්‍රාථමික සහ ද්විතියික මූලාශ්‍ර මත පදනම්ව රැස් කරන ලදී. අධ්‍යයනය තුළ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු වූ බැවින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කාන්තාවන් 90 දෙනෙකු නියැදිය වශයෙන් සරල සසම්භාවී නියැදුම් ක්‍රමය භාවිත කරමින් තෝරාගන්නා ලදී. ඒ අනුව ග්‍රාමසේවා වසම් 03ක කාන්තාවන් 60ක් සඳහා ව්‍යුහගත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළේය. එමෙන්ම පුරුෂ මූලික කුටුම්භ වලට අයත් කාන්තාවන් 15ක් සහ කාන්තා මූලික කුටුම්භවලට අයත් කාන්තාවන් 15ක් සම්මුඛ සාකච්ඡාවට බදුන් කළේය. ඊට අමතරව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන බැරැන්ඩිනා සහ ග්‍රාමශක්ති මූල්‍ය ආයතන ද්විත්වය හා සම්බන්ධ නියෝජිතයන් 10 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. ද්විතියික දත්ත පොත්පත්, සඟරා සහ අන්තර්ජාලය භාවිත කරමින් රැස් කළේය. ගුණාත්මක දත්ත විශ්ලේෂණ සඳහා සන්දර්භ විශ්ලේෂණ ආකෘතියත්, ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණය සඳහා SPSS මෘදුකාංගය භාවිත කළේය.

5. ප්‍රතිඵල හා සාකච්ඡාව

කාන්තා සවිබලගැන්වීම් රාමුවේ එක් තේමාවක් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය දායකත්වය තුළින් ප්‍රතිදානය වන අනුභූතික සොයාගැනීම් පිළිබඳ මෙහිදී විශ්ලේෂණයක් සිදු කරයි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම හා කාන්තා සවිබලගැන්වීම අතර සම්බන්ධය සහ ග්‍රාම ශක්ති හා බැඳුණිභාවය යන ආයතන මගින් සහය දක්වන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් හරහා ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමේ මට්ටම හඳුනාගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේය.

5.1 ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සහ කාන්තා සවිබලගැන්වීම

ග්‍රාමීය කාන්තාවන් ගෘහ හා සමාජ ආර්ථික ජීවිතය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන අතර, එම නිසාවෙන්ම සමාජයේ මෙම කණ්ඩායම සංවර්ධනය නොකර ජාතික සංවර්ධනයක් ඇති කළ නොහැකිය. දිළිඳු කාන්තාවන්ගේ දියුණුව සඳහා ඔවුන්ගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා සමාජීය තත්ත්වය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා සමාජීය තත්ත්වය වැඩි දියුණු වූ විට එය කාන්තා සවිබලගැන්වීම ලෙස හඳුනාගනු ලබයි. මෙලෙස කාන්තා සවිබල ගැන්වීමේ සාර්ථක හා ඵලදායීතාවයෙන් ඉහළතම ක්‍රමවේදය ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලිය සැලකිය හැකිය. ඒ අනුව වර්තමාන අධ්‍යයනය කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්ෂුද්‍ර මූල්‍යකරණ කාර්යභාරය කෙරෙහි අවධානය යොමුකළ අතර, දිළිඳුකම පිටු දැකීමේ දී එහි වැදගත්කම ද පිළිගනී. කාන්තාවන් යොදා ගනිමින් සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවේදී ඔවුන් තුළ මේ කෙරෙහි පවතින දැඩි විශ්වාසයක් හඳුනාගැනීමට හැකි විය.

“අපිට ටිකක් හරි ඔළුව උස්සගන්න ලැබුණේ මේ කුඩා කණ්ඩායම් ණය ක්‍රමය හින්දා නමයි. කොහොමත් පොලිය අඩුය. අපිට සහන තියෙනවා. කොරොනා කාලේ ගොඩක් උදව් කරා අපිට...”

(සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරනු ලැබුවේ ක්ෂුද්‍ර ණය සමිති ගමට හඳුන්වා දුන් මුල් කාලයේ ඔවුන්ට මේ පිළිබඳව එතරම් විශ්වාසයක් නොවුණු අතර, එම ආයතන විසින් ග්‍රාමීයව සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් හේතුවෙන් ඔවුන්ට මෙවැනි විශ්වාසනීයත්වයක් ඇතිවූ බවයි. මෙවැනි විශ්වාසදායී තත්වයක් පවත්වාගෙනයමින් ඔවුන් සාධනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ අරමුණක්දැයි සොයා බැලීම වැදගත් වේ. එබැවින් පර්යේෂණය සඳහා තෝරාගත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයන් යොදා ගනිමින් එම කරුණු පිළිබඳව විමසා බලනු ලැබීය. එහිදී ආයතන ද්විත්වය සඳහා ම ඉදිරිපත් වූ පොදු පැනයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය මගින් සහය දැක්වීම සඳහා මෙම ප්‍රදේශය තෝරා ගැනීමට හේතු මොනවාද? යන්න විමසා බලන ලදී. ඒ සඳහා බැරැන්ඩිනා ආයතනය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ;

“උතුරු මැද පළාතේ මායිම් ගම්මාන ආසන්නයේ තිබෙන මෙම ප්‍රදේශවල දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව කිසිදු පාර්ශ්වයක ඇස නොගැටුණු බැවින් නාගරික දිළිඳු ජනයා මෙන්ම මොවුන්වත් සවිබලගැන්වීමේ අරමුණු සහිතව මෙම ප්‍රදේශය තෝරා ගත් බවයි...”

(සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).


ග්‍රාම ශක්ති වැඩසටහන විසින් ප්‍රකාශ කරනු ලැබුවේ;

“වඩාත් කෘෂිකාර්මික ජීවිතයකට මැදි වී සිටින මෙම ප්‍රදේශවල කාන්තාවන්ට ස්වශක්තියෙන් නැගී සිටීමේ හා ස්වාමියාට සාපේක්ෂව නිවසේ බර දැරීමේ කැමැත්තක් හා අවශ්‍යතාවයක් පවතින බවයි. එවැනි පාර්ශවයන්ට අත්හිත දීමේ අරමුණ ඇතිව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි...” (සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

මෙම ආයතන ද්විත්වය විසින් විවිධ වැඩසටහන් මෙම ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කරනු ලබයි. ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ග්‍රාමීය කාන්තා සමිති පිහිටුවීමත්, ඒවා මගින් සියලු කටයුතු මෙහෙයවීමත් සිදුකරනු ලබයි. එහිදී කාන්තාවන්ට ව්‍යවසායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන්, ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ ඉතුරුම් ක්‍රම හඳුන්වා දීම, විවිධ නිෂ්පාදන සඳහා දැනුම, තාක්ෂණය හා උපකරණ ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන්ගේ පෞද්ගලික ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ සමථමණ්ඩල ක්‍රම ක්‍රියාත්මක කිරීම වැනි දෑ සිදුකරනු ලබයි. බැරැන්ඩිනා ආයතනය රජය හා අනුබද්ධිතව ක්‍රියාත්මක වන අතර, ඒ හරහා විවිධ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් හඳුන්වාදීම, කාන්තාවන් කුඩා කණ්ඩායම් වශයෙන් වෙන් කොට ඔවුන්ට ණය හා අනෙකුත් ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි තවත් බොහෝ කාර්යයන් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය. ඒ අනුව මෙම ආයතන සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මගින් ආයතන ද්විත්වයේ ක්‍රියාකාරිත්වයන්, අරමුණු හා අභිප්‍රායන් සමාන බව හඳුනා ගත හැකි විය. ඉහත සියලු කාරණා සලකා බැලීමේදී කාන්තාව සවිබල ගැන්වීමේ පූර්ණ අභිප්‍රාය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් කෙරෙහි ඒවායේ සාමාජිකාවන් විසින් දරන මතය කවරාකාර ද යන්න විමසා

බැලීමත් අත්‍යවශ්‍ය වේ. එවිට ඉහත දක්වන ලද ක්‍රමවේදයන් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වීමේ සත්‍ය අසත්‍යතාවයන් පිළිබඳව මැනබැලිය හැකිය. ඒ සඳහා ව්‍යුහගත ප්‍රශ්නාවලිය මගින් ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔවුන් දරන මතය විමසා බලන ලදී.

රූපසටහන 01: ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් කෙරෙහි සාමාජිකාවන් දරන මතය



(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණය, 2022)

ඉහත ඇගයීම සඳහා දත්ත දායකයින් 60 දෙනෙකු යොදාගත් අතර, එහිදී කණ්ඩායම් පිහිටුවීම ආයතන දෙක මගින්ම අනුගමනය කරන පොදු උපක්‍රමයක් බව හඳුනා ගන්නා ලදී. ඒ පිළිබඳව සියලු දෙනා යහපත් ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම ඉතුරුම් පිහිටුවීම හා ණය ලබාදීම පිළිබඳවද ආයතන දෙකේම ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් සහභාගීවූ සියලුම දෙනා යහපත් ප්‍රතිචාර දක්වා ඇත. ඒ අතරින් ජලය හා


සනීපාරක්ෂක පහසුකම් සැපයීම හා ප්‍රජාව තුළ සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වඩාත් සක්‍රීය භූමිකාවක් රඟ දක්වනු ලබන්නේ ග්‍රාම ශක්ති ආයතනය බවට අධ්‍යයනය මගින් සොයාගන්නා ලදී. මේ පිළිබඳව ග්‍රාමීය කාන්තාවන් යොදා ගනිමින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා තුළින් ද පැහැදිලි වූයේ තම ග්‍රාමය තුළ ජීවත්වන සේවාදායකයන් වෙනුවෙන් පසුගිය කොරෝනා වසංගත අවධිය තුළ සනීපාරක්ෂක පහසුකම් හා සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධව මෙම ආයතනය වඩාත් කැප වූ බවයි. ඊට අමතරව අධ්‍යාපන සේවා සැපයීම, ස්වයං රැකියා අවස්ථා ප්‍රදානය, ණය හා ආධාර ලබාදීම යන සියලු අංශයන් තුළ දී මෙම ආයතන දෙකෙහිම ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සහභාගී වූවන් විසින් හොඳ ප්‍රතිචාර දක්වා තිබෙන අතර, සුළු පිරිසක් අයහපත් ප්‍රතිචාර දක්වා තිබෙන ආකාරය හඳුනාගත හැකි විය. ඒ අනුව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර මූල්‍යකරණයට එහා ගිය භූමිකාවක් නිසැකවම මෙම පාර්ශව කෙරෙහි නිරූපණය කරන ආකාරයක් හඳුනාගත හැකි වේ.

5.2 මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ සාධනීයතා

ක්ෂුද්‍ර මූල්‍යකරණ ක්‍රියාවලියේ මූලිකම අභිලාෂය කාන්තාව සවිබල ගැන්වීම වේ. යම්කිසි උපකාරයක් හෝ ආධාරයක් සැපයීම තුළ ඒ හරහා ඇය සවිබල ගැන්වීමකින් පමණක් සැහීමකට පත් නොවී, ඉන් පෙර සිටම කාන්තාවට ඇය කෙරෙහි වන විශ්වාසය හා කුසලතාවය මත ක්ෂුද්‍ර මූල්‍යකරණයට එළැඹීමේ අවකාශය සකසා දීමක් මේ තුළ සිදුවේ. ගැනුම්කාර කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍යකරණය වෙත සම්බන්ධ වීමේ දී වයස් පරතරයන්, රැකියා, ජීවන මට්ටම් වැනි කිසිදු සාධකයක් බලපෑම් නොකරන ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඔවුන්ගේ ආයතනගත ප්‍රතිපත්තීන් සකසා ඇත. එහිදී කාන්තාවන්ට තම අභිමතය

පරිදි රැස්වීම් වලට සම්බන්ධ වීම, තනතුරු දැරීම, කණ්ඩායම්ගත වීම, අදහස් යෝජනා හා වෝදනා ඉදිරිපත් කිරීම යන අවස්ථාවන් වල දී නිදහස ලබා දී ඇත. ඒ තුළ ඔවුන්ගේ අභිරුචින් වර්ධනය කිරීමට හා ස්වයං හැසිරීමේ අවස්ථාව සකසා දී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමේ අරමුණ සහිතව “ඔබ නිතර රැස්වීම් වලට සම්බන්ධ වනවාද?” යන පැනය ඉදිරිපත් කරන ලදී. එහිදී ව්‍යුහගත ප්‍රශ්නාවලි සමීක්ෂණය සඳහා සහභාගි වූ පිරිස විසින් දැක්වූ ප්‍රතිචාර පහත පරිදි වේ.

රූපසටහන 02: රැස්වීම් සඳහා සහභාගි වීමේ ප්‍රතිශතය



(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණය, 2022)

ඉහත දත්ත සටහන් වීමසා බැලීමේදී 94%ක් පමණ වූ බහුතර ප්‍රජාවක් මෙම රැස්වීම් සඳහා නිතර සම්බන්ධ වන බව ප්‍රකාශ කළේය. ඊට සමගාමීව 6%ක් තරම් වූ අවම ප්‍රතිශතයක් එසේ නොවන බව දක්වා තිබුණි. මේ පිළිබඳව සම්මුඛ සාකච්ඡාවේදී ක්ෂණිකව ඉදිරිපත් කරන ලද

අනු පැනයක් මගින් අදහස් විමසූ අතර, එහිදී බොහෝ දෙනෙකු අදහස් දක්වනු ලැබුවේ ඔවුන්ගේ බොහෝ කාන්තාවන් මෙම රැස්වීම් සඳහා ඉතා උනන්දුවෙන් සම්බන්ධ වන බවයි. ඉතා සුළු පිරිසක් නිරන්තරයෙන් සහභාගී නොවීමට විවිධ හේතූන් බලපාන බව ප්‍රකාශ කරන ලදී. ඒ අතරින් කාන්තා මූලික වන කුටුම්භවල කාන්තාවන් මෙසේ පැමිණීමේ අඩුවක් පවතියි. නිවසේ ගෘහ මූලිකාවන් වශයෙන් ඔවුන් කටයුතු කිරීම හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු, රැකියාවේ ගැටලු වැනි විවිධ ප්‍රශ්න හේතුවෙන් එලෙස අඛණ්ඩව සහභාගීවීම මගහැරී යන බව ඔවුන්ගේ මතය විය. එමෙන්ම සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වූ එක් කාන්තාවක් අදහස් දක්වනු ලැබුවේ ඇයගේ පවුල තුළ ස්වාමියා මියයාම හේතුවෙන් තමන් හා දරු දෙදෙනාත්, ඇගේ මවත් පමණක් ජීවත් වන බවයි. මල් බඳුන් සැකසීම සිය ජීවන වෘත්තිය කොටගෙන පවුලේ වියදම පියවා ගන්නා ඇය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් සමග සම්බන්ධව කටයුතු කළ නමුත්, ඇයට එම බොහෝ සැසිවාරයන් මගහැරී යනු ලබයි. ඊට හේතුව දැනට වයස අවුරුදු 12 ක් වන ඇගේ වැඩිමහල් පුතු වකුගඩු රෝගයෙන් පීඩා විඳීමයි. අඛණ්ඩව සිදුවන රුධිර මාරු කිරීම් සඳහා අනුරාධපුර මහ රෝහලට මාස හතරකට වතාවක් යාමට සිදුවීම හා රෝගියාගේ අනෙකුත් කටයුතු හේතුවෙන් එලෙස සිදු වන බව ඇය ප්‍රකාශ කළේය. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමිති සඳහා සම්බන්ධවීමට ඔවුන් තුළ දැඩි උනන්දුවක් පැවතුණු නමුත් අඛණ්ඩව සම්බන්ධ වීමේ යම් යම් ගැටලු පවතින බව හඳුනාගත හැකි විය. ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ව්‍යුහමය ක්‍රියාකාරකම් පිළිබඳව තවදුරටත් අවධානය යොමු කිරීමේ දී ඒවායේ සිදුවන කණ්ඩායම් වැඩසටහන් පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. ඒ අනුව විවිධ අවශ්‍යතා මත කාන්තාවන් විසින් සිය කණ්ඩායම් නිර්මාණය කරගෙන ඇති අතර, ඒවායේ සහභාගීවීමේ රටාවන් පහත වගුව මගින් නිරූපණය කොට ඇත.

වගුව 01: කණ්ඩායම්ගත සහභාගිවීමේ රටාවන්

කණ්ඩායම	සාමාජිකයන් ගණන	ප්‍රතිශත අගය (%)
කෘෂි කටයුතු සම්බන්ධ කණ්ඩායම	30	50%
පශු සම්පත් හා සම්බන්ද කණ්ඩායම	30	50%
ව්‍යාපාරික කටයුතු හා ස්වයං රැකියා සම්බන්ධ කණ්ඩායම	43	71.67%
ණය හෝ ක්ෂුද්‍ර මූල්‍ය කණ්ඩායම	55	91.67%
රක්ෂණ කණ්ඩායම	14	23.33%

(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණ, 2022)

ඉහත වගුවට අනුව 90%ක් තරම් වූ වැඩි ප්‍රතිශතයක් ණය හෝ ක්ෂුද්‍ර මූල්‍ය කණ්ඩායම් නියෝජනය කරනු ලබයි. ඊට සාපේක්ෂව ව්‍යාපාරික කටයුතු හා ස්වයං රැකියා සම්බන්ධ කණ්ඩායම් හරහා දායකත්වය දක්වන පිරිසෙහි ද 71.67% පමණ වූ ඉහළ අගයක් වාර්තා කරන ලදී. කෘෂි කටයුතු හා පශු සම්පත් අංශය කෙරෙහි සහයෝගය ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් ගත වී ඇති පාර්ශවයන් 50% ක් බැගින් සමාන අගයන් නිරූපණය කරන බව පෙනී යයි. රක්ෂණ රැකවරණ ලබා ගැනීමේ කණ්ඩායම එතරම් සක්‍රීය භූමිකාවක් නිරූපණය නොකළ අතර, මේ පිළිබඳව ඔවුන්ගේ පවතින අවබෝධයේ හා උනන්දුවේ යම්කිසි අඩුවක් පෙන්නුම් කරයි.

ඉහත දත්ත විමර්ශනය කිරීමේ දී කණ්ඩායම් නායකත්වයන් පත් පත්කිරීම ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිවේ. එහිදී

ග්‍රාමශක්ති ආයතනයේ සාමාජිකත්වය දරන පිරිස ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන්ගේ නායකත්වය සෙසු සාමාජිකයන් විසින් පත් කරන බවයි. ඒ අනුව නායකත්වය දැරීමට කැමැත්තක් දක්වන තැනැත්තියක මේ සඳහා පත් කරනු ලබයි. එහිදී වගකීම් දැරීමට හා නායකත්වය ගැනීමට නම් ඔවුන් සතුව ඒ සඳහා ආත්ම විශ්වාසයක් පැවතිය යුතු බව විශ්වාස කරයි. බැරැන්ඩිනා ආයතනයේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ කණ්ඩායම් නායිකාව ප්‍රාදේශීය නියෝජිතවරයා පත් කරනු ලබන බවයි. ඒ පිළිබඳව බැරැන්ඩිනා ග්‍රාම නියෝජිතයා සමඟ සිදුකරන ලද සාකච්ඡාවේදී අදහස් මතු කරන ලද අතර, එහිදී ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙය මුදල් සමග ගනුදෙනු කරන ක්‍රියාවලියක් වන බැවින් වඩා විශ්වාසදායී හා වගකීම් දැරීමේ, සේවය වෙනුවෙන් කැප වීමේ හැකියාව පවතින අයෙකු ඔහු විසින් තෝරාගනු ලබන බවයි. අවුරුද්දකට වතාවක් නායකත්වයන් මාරු කරන අතර, ඊළඟ නායකත්වය තමන් වෙත ලබා ගැනීමේ අභිප්‍රායෙන් යුතුව කාන්තාවන් සියලු දෙනා පොදු වැඩ කටයුතු වලදී සක්‍රීය දායකත්වයක් දක්වන ස්වභාවයක් දැකිය හැකිය. කණ්ඩායම තුළ තීරණ ගැනීමේ හැකියාව පිළිබඳව දැක්වීමේදී පිරිසක් දක්වනු ලැබුවේ තම කණ්ඩායමේ තීරණ ගැනීම සියලු දෙනා එක්ව සිදුකරන බවයි. ඒ අතර සුළු පිරිසක් අදහස් දක්වනු ලැබුවේ බොහෝ තීරණ කණ්ඩායම් නායකයා විසින් ගනු ලබන බවයි. මෙම තීරණ සඳහා එකඟතාවය පලකිරීමේ හැකියාව ඉතා ඉහල වන බව වැඩි පිරිසක් ප්‍රකාශ කරන ලද අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හයදෙනකු එය පිළි නොගනී. නමුත් ප්‍රතිඵලය විමසීමේ දී සැලකිය යුතු අගයක් එම තීරණ සඳහා එකඟ විය හැකි බව දක්වයි. මෙවැනි කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් කාන්තාවන්ට තීරණ ගැනීමට, අදහස් දැක්වීමට, යෝජනා ඉදිරිපත් කිරීමට වැනි බොහෝ අවස්ථා සලසා දී ඇති බව හඳුනාගත හැකි විය. සම්මුඛ සාකච්ඡාව වෙත අදහස් දැක්වූවන් අතර සිටි කණ්ඩායම්


නායකත්වයක් දරන කාන්තාවක ප්‍රකාශ කරනු ලැබුවේ මින් පෙර කිසිදු දිනයක නොකරන ලද මූල්‍ය වාර්තා ලිවීම, කණ්ඩායම් ප්‍රගති වාර්තා සැකසීම වැනි භාරදූර කාර්යයන් වල නියැලීමේ අවස්ථාව පවා ඇය වෙත මේ හරහා හිමි වූ බවයි. ග්‍රාමීය නියෝජිතයන්ගේ අදහස් දැක්වීමේ දී ඔවුන් විසින් සඳහන් කරනු ලැබුවේ ද කණ්ඩායම් ව්‍යුහයන් නිර්මාණය කිරීමට හේතු පාදක වූයේ කාන්තාවන් මෙලෙස තනි තනිව වෙන් කොට සවිමත් කිරීමේ අරමුණු සහිතව බවයි. ඔවුන් ඒ සඳහා කිසිම බාධාවකින් තොරව කාන්තාවන් වෙත සාමාන්‍ය ප්‍රවේශ අවස්ථා සකසා ඇති බව ප්‍රකාශ කරන ලද අතර, කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළ ඔවුන් සාර්ථක බව ප්‍රකාශ කරන ලදී.

5.3 ණය සඳහා ප්‍රවේශය

“ණය” යනු සවිබල ගැන්වීම කෙරෙහි දායකවන එක් සුවිශේෂී පැතිකඩක් වේ. එය කාන්තාවන්ට තමන්ව සංවිධානය කිරීමේ සහ ඔවුන්ගේ ජීවිත මෙන්ම ප්‍රජාවන් පිළිබඳ තීරණ ගැනීමට උපකාරී වන, දිළිඳුකම පිටුදැකීමේ සහ සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන අංගයක් වේ. ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන බොහෝ විට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ණය ලබා දෙයි. කණ්ඩායම් සහභාගිත්වය මගින් ණය සඳහා ප්‍රවේශය තුළින් කාන්තාවන්ට තමන්ගේ ම මූල්‍ය පදනමක් ගොඩනගා ගැනීමටත්, ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමටත්, සමවයසේ මිතුරන්ගේ සහයෝගයට ප්‍රවේශ වීමට මෙන්ම සමාජ පිළිගැනීමක් ලබා ගැනීමට ද එමඟින් හැකිය. එහිදී විවිධ බලපෑම් සඳහා මූලික සුදානමක් සහිතව ණය ලබා ගැනීම් හා නිවැරදිව කළමනාකරණය කර ගැනීමටත් කාන්තාවක් සතුට ආත්ම විශ්වාසයක් හා ධෛර්යයක් තිබිය යුතුය. මෙම සියල්ලෙහි සාක්ෂාත් වීම සවිබල ගැන්වීම ලෙස හඳුන්වා දිය හැකිය. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සේවාවලාභීන්ගේ සමාජ සහ ආර්ථික

තත්ත්වය ඉහළ නැංවීමේ අපේක්ෂාව සහිතව රැකියා විරහිත හෝ අඩු ආදායම්ලාභී කාන්තාවන් සඳහා මෙවැනි ණය ලබා දෙනු ලබයි. මෙම ක්ෂුද්‍ර ණය මුදල් කෙටි කාලයක් තුළ ගෙවිය යුතු වන අතර, වාරික ගෙවීම් නියමිත පරිදි සිදු කරගෙන යා යුතුය. පළමු වටයේ දී වාරික ගෙවීමේ පිළිවෙළ මත දෙවන වටයේ දී ණය ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කරනු ලබයි. ක්ෂේත්‍ර පර්යේෂණයට අනුව විමසා බැලීමේ දී දත්ත දායකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ණය අයදුම්කරුවන් බවට පත්වී ඇත. ඒ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ වැඩි පිරිසක් මේ සමග සම්බන්ධ වන්නේ ණය ලබා ගැනීමේ අපේක්ෂාව සහිතව බවයි. විශේෂයෙන් ස්ත්‍රී මූලික කුටුම්භයන්ට සාපේක්ෂව වැඩි වශයෙන් ණය ඉල්ලුම් කිරීම පුරුෂ මූලික කුටුම්භ තුළින් සිදුවන බව අවධාරණය විය. ස්ත්‍රී මූලික පවුල්වල කාන්තාවන්ට අවශ්‍ය පරිදි ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් කරගෙන යාම සඳහා පමණක් එක් වරක් හෝ දෙවරක් ණය ලබා ගැනීම සිදු කරනු ලැබුවත්, ඊට සාපේක්ෂව පුරුෂ මූලික පවුල් තුළ කාන්තාවන් ණය ලබා ගැනීමේ වාර ගණන ඉතා ඉහළ බව ඔවුන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවන්හි දී අනාවරණය විය. ස්වාමියා විසින් සිදුකරනු ලබන ගොවිතැන් හා ව්‍යාපාර කටයුතු ආදිය මෙන්ම වෙනත් යම් යම් අවශ්‍යතා වලදී කාන්තාවන්ට බලපෑම් කරමින් එම මුදල් යොදවා ගන්නා බවට ද බොහෝ තොරතුරු අනාවරණය විය. සම්මුඛ සාකච්ඡාවන් හි දී ලබාගත් ණය ඵලදායීව යොදා ගත හැකි වූයේ ද? යන පැනය සඳහා සාධනීය පිළිතුරු ලබාදීමට සමත් වූයේ බහුතරයක්ම ස්ත්‍රී මූලික පවුල් වලට අයත් කාන්තාවන් ය. ඔවුන් ස්ථිර අරමුණක් සහිතව ණය ඉල්ලුම් කරමින්, එය නියම කළමනාකාරිත්වයකින් ආයෝජනය කිරීම සිදුකරනු ලබයි.

රූපසටහන 03: ණය ඉල්ලුම්කරණය සහ ඵලදායීතාවය



(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණය, 2022)

ණය ලබාදීම් ක්‍රියාවලිය තුළ කාන්තාව සවිබල ගැන්වීමේ ඒකායන අරමුණ සහිතව මූල්‍ය ආයතන විසින් කටයුතු කළ නමුත් ඔවුන්ගෙන් එක් පාර්ශවයක් මෙලෙස සවිබලකරණයෙන් ගිලිහී ගමන් කරනු ලබයි. පුරුෂ මූලිකත්වයේ බලපෑම් මෙයට සෘජුවම ඵලදාවන බව හඳුනාගෙන ඇති බැවින්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරි වැඩසටහන් සංවිධානය කිරීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගේ වගකීමක් වනබව අවධාරණය කළ යුතු වේ. වාරික ගෙවීම් පිළිබඳ පවතින තෘප්තිමත් භාවය පිළිබඳව විමසා බැලීමේදී 95%ක් පමණක් වූ ඉහළ ප්‍රතිශතයක් වාරික අය කිරීම පිළිබඳව සිය අතෘප්තිමත් භාවය පළකර තිබුණි. ඒ හෙයින් ම කාන්තාවන් යොදා ගනිමින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී මේ පැනය යොමු කෙරිණි. ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ වාරික අය කිරීම කණ්ඩායමේ සියලු සාමාජිකයන් මත රඳා පවතින ක්‍රමවේදයක් ආකාරයෙන් සකස් කොට ඇති බවයි. කණ්ඩායමේ අයකු වාරික ගෙවීම පැහැර හැරිය හොත් එම කණ්ඩායමේ අනෙක් සියලු

දෙනාගේ වරප්‍රසාද අත්හිටුවන බව ඔවුන් ප්‍රකාශ කරනු ලබයි. මේ පිළිබඳව අදහස් දැක් වූ කාන්තාවක විසින් ප්‍රකාශ කරනු ලැබුවේ,

“මහත්තයා එන දවසට කණ්ඩායමේ පස් දෙනාම ඇවිල්ලා ඉන්ඩෝනේ. ඔක්කොම සල්ලි දෙන්ඩක් ඕනේ. එහෙම නැති වුනොත් කාටවත් යන්ඩ දෙන්නේ නෑ...”
(සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

ණය ලබාදීම් ක්‍රියාවලිය තුළ වූ විශාල ගැටලුවක් පවතින අවස්ථාවක් ලෙස පර්යේෂකයා එය හඳුනා ගන්නා ලදී. ඒ අනුව මෙම පැනය මූල්‍ය ආයතන දෙකෙහිම ණය හා මූල්‍ය අංශය වෙත යොමු කරවන ලදී. එවිට ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ වඩාත් නිවැරදි මූල්‍ය ගනුදෙනුවක් සඳහා එකිනෙකා මත යැපෙන හා වගවෙන ක්‍රමයක් ක්‍රියාවට නැංවූ බවයි. ඒ කෙසේ නමුත් මෙලෙස ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ බහුතරයක් කාන්තා සාමාජිකයන් සිය අභිවෘද්ධිය කරා ළඟා වීමට සමත්කම් දක්වා ඇති බවද හඳුනාගත හැකිවිය. මේ යටතේ ස්වයං රැකියා හා ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට, පවුලේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අවශ්‍යතා සඳහා යෙදවීමට ඇයට හැකි වී ඇත. ඒ තුළ විවිධ ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට ඇය සමත් වී ඇත.

5.4 දීමනා සහ ප්‍රතිලාභ

දීමනා හා ප්‍රතිලාභ සැපයීම යනු කාන්තාවන් ආකර්ෂණය කරගනිමින් සවිබලගැන්වීමේ සුවිශේෂී උපක්‍රමයක්වේ. ක්ෂුද්‍ර මූල්‍යකරණයට සම්බන්ධ ආයතන විසින් ග්‍රාමීය ජනතාව නගා සිටුවීම උදෙසා සිදුකරන සහන පොලියට වාරික ණය ලබාදීමේ වැඩසටහනට අමතරව වෙනත් යම් යම් දීමනා ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. සහභාගි වන්නන්ගේ පුහුණුව, කුසලතා හා මූල්‍ය සාක්ෂරතාවය යන ක්‍රීත්වය සම්පූර්ණ කරවීම තුළින් ඔවුන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක්

මත සිටුවීමේ හැකියාව පවතින බව මෙම ආයතන විසින් හඳුනාගෙන ඇත. මේ සඳහා ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් යටතේ සහාය දැක්වීම සිදු කරනු ලබයි. එනම්,

1. මේ වන විටත් යම්කිසි ස්වයං රැකියාවක් සිදුකරගෙන යන අයකු වේ නම්, එම පාර්ශව වෙත එය ඉදිරියට කරගෙන යාම සඳහා ආධාර උපකාර ලබා දීමේ ක්‍රමවේදය
2. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති හා දුර්වල ආදායම් මාර්ග සහිත වූවන්ට නව ස්වයං රැකියා අවස්ථා ලබාදීමේ මාර්ග විවර කිරීම

මෙහිදී ග්‍රාමීය දිළිඳු කාන්තාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ලබයි. ස්වාමියා සහිත පවුල්වල කාන්තාවන් සඳහා බොහෝ විට මෙම ප්‍රතිලාභ සැපයීම මඟින් ස්වාමියාගේ ඉපැයීම් සඳහා සහයෝගයක් සැපයීම් තුළින් සාර්ථක වීමටත්, ස්වාමියා රහිත පවුල්වල කාන්තාවන්ට සමස්ත පවුලේම ජීවන බර දැරීමේ හැකියාව සැලසෙන පරිදි මෙම ප්‍රතිලාභ ලබාදීමත් සිදුවේ. ආයතන නිලධාරීන් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ වූයේ සංවිධානය තුළ සේවාවලාභී කාන්තාවන්ට තනි තනිව ඔවුන්ගේ අවශ්‍යතා, ඉල්ලීම්, ජීවන තත්වයන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ අවස්ථාවන් සලසා දී ඇති බවයි. ඒ මත සිටිමින් සුදුසු ක්‍රමවේදය ඔවුන් විසින් නිර්මාණය කරනු ලබයි. පවතින දුර්වල ආර්ථික තත්වයෙන් අත්මිදීමට හැකිවන පරිදි ලාභ ඉපැයිය හැකි මාවත්හි නිසි උපදේශන හා ක්‍රමවේදයන්ට අනුකූලව යෙදවීම ඔවුන් විසින් සිදුකර කරයි. එහිදී ස්වයං රැකියා අංශය භාරව කටයුතු කරන ලද බෙරෙන්ඩිනා ආයතනයේ නිලධාරීවරයා විසින් පහත පරිදි ව්‍යාපාර සංවර්ධන සේවා හා පුහුණු වැඩසටහන් පිළිබඳව අසන ලද පැනයට අදහස් දක්වන ලදී.

“කාන්තාවන් වෙත ව්‍යාපාරික පුහුණුව ලබාදීමේ වගකීම මම දරනවා. ඔවුන්ට අවශ්‍ය බොහෝ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා මම ඔවුන්ට උදව් කරනවා. උදාහරණයක් ලෙස නායකත්වය, නිපුණතා, නිෂ්පාදන සංවර්ධන කුසලතා, වැඩි දියුණු කිරීමට වගේම සන්නිවේදන කුසලතා ශක්තිමත් කරගැනීමට වගේ දේවල් වලට මේ උපදේශ ඔවුන්ට විශ්වාසයෙන් සාර්ථක ව්‍යාපාරිකයන් වෙන්න උපකාරී වේවි නිසැකවම...” (සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

මේ ආකාරයෙන් අදහස් දක්වමින් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ මුදල් ඉපයීමට, මුදල් සමඟ ගනුදෙනු කිරීමට, මූල්‍ය සැලසුම්කරණයට, ණය කළමනාකරණයට සහ පොලී ගණනය කිරීමේ දැනුම මෙන්ම මූල්‍ය සාක්ෂරතාවය ද තිබිය යුතු බවයි. කාන්තාවන්ට ඵලදායී ලෙස මුදල් කළමනාකරණය කිරීමට හා වැඩි ණයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා තීරණාත්මක වේ. ඊට සමගාමීව ග්‍රාමශක්ති මූල්‍ය වැඩසටහනේ ස්වයං රැකියා අංශය හාරව කටයුතු කළ නිලධාරිනිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් වූයේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසාට ඔවුන්ගේ තත්ත්වයන් අනුව ණය පමණක් අවශ්‍ය නොවන බවයි. ඉතිරිකිරීම් රක්ෂණ ලබාදීම, ආකල්ප හා දැනුම ලබාදීම, භෞතික උපකාරක අවස්ථා ලබාදීම අවශ්‍ය බවයි. එහිදී ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ,

“මෙවැනි ප්‍රතිලාභ සැපයීම තුළින් දුප්පත් පවුල්වල ඔවුන්ගේ ඵදිනෙදා පැවැත්මට අනාගතය සැලසුම් කිරීමට වඩා හොඳ පෝෂණයක් සමඟ වැඩි දියුණු කළ ජීවන තත්ත්වයක් මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනය

සඳහා ආයෝජනය කිරීමට එය අවස්ථාවක් වෙනවා...”

(සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

මෙම තත්ත්වය හේතුකොටගෙන සාමාජිකයන්ගේ වත්කම් හා ජීවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විවිධ දීමනා හා ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර තිබේ. අධ්‍යයනයේ දී ලබාගත් තොරතුරු අනුව විවිධ වැඩසටහන් යොදා ගනිමින් සිය සාමාජිකයන් වෙනුවෙන් ප්‍රතිලාභ හා දීමනා ලබා දීමේ ක්‍රියාවලින් සිදු කර ඇත.

1. බැරැන්ඩිනා ආයතනය විසින් කෘෂි බීජ ලබා දීමේ වැඩසටහන් දියත් කරමින් ග්‍රාමීය ජනයා කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරු කිරීමට කටයුතු කිරීම.
2. සබන් නිෂ්පාදනය හා පාවහන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ව්‍යවසායක දැනුම හා ඒ සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන 2020 වර්ෂයේ ආරම්භ කර ඇති අතර, මේ කර්මාන්ත දෙකම අභාවයට ගිය නමුත් වර්තමානයේ පැන නැඟී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් නැවතත් සබන් කර්මාන්තය ආරම්භ කිරීම සඳහා අත්පොත් තබා ඇති බව වාර්තා විය.
3. Covid - 19 වසංගත සමයේ අගතියට පත් ජනතාව වෙනුවෙන් සිය වාරික අයකර ගැනීම පමා කිරීමට කටයුතු කළ අතර, ඊට අමතරව බඩුමල්ලක් හෝ පොල් පැල දහයක් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම දෙවර්ගයෙන් එක් කාණ්ඩයක් සිය අවශ්‍යතාවය පරිදි ඉල්ලා සිටීමේ අයිතිය සේවාලාභීන් සතුවිය.

තවත් මෙවැනි විවිධ ප්‍රතිලාභ හා දීමනා ලබා දී ඇති අතර, ග්‍රාම ශක්ති වැඩසටහන හරහා ද කාන්තාවන් බොහෝ පිරිසකට මෙවැනි ප්‍රතිලාභ හිමි වී ඇත.

1. මල් බඳුන් සැකසීම හා සිටිටු ක්‍රම ක්‍රියාත්මක කරමින් ඒවා අලෙවි කිරීමේ ක්‍රමවේද පිළිබඳව උපදෙස් ලබා දීම.
2. වයස යස අවුරුදු 18ත් 30ත් අතර කාණ්ඩයේ තරුණ කාන්තාවන් සඳහා රූපලාවණ්‍ය වැඩමුළු පැවැත්වීම.
3. පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීම.

මෙවැනි ප්‍රතිලාභ දීමනාවන් ලබා දෙමින් කාන්තාවන්ගේ ආර්ථික සමෘද්ධිය ශක්තිමත් කිරීම සඳහා මෙම ආයතනය විසින් කටයුතු කර ඇති ආකාරය අධ්‍යයනයේ දී හඳුනාගත හැකි විය. නමුත් මෙම ප්‍රතිලාභ සඳහා තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සලකා බැලීම සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලියට අදාළ ප්‍රතිචාර විමසා බැලීමේදී බහුතර පිරිසක් දීමනා හා ප්‍රතිලාභ ලැබීමේ සුදුස්සන් බවට පත් වී ඇත. මේ අතර පිරිසක් ඒ සඳහා සුදුසුකම් ලබා නොමැත. දත්ත දායකාවන් වෙත අනු ප්‍රශ්නයක් ලෙස යොමු කරමින් මේ පිළිබඳව විමසා බලන ලද අතර, රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන්ට, රාජ්‍ය සේවයෙන් යුතු පුරුෂයන් ගෙන් යුත් පවුල්වල කාන්තාවන්ට, පෞද්ගලික අංශයේ මසකට රුපියල් 50,000.00කට වැඩි ආදායමක් උපයන පවුල්වල කාන්තාවන්ට මෙම ප්‍රතිලාභ හිමි නොවිය. එහිදී නිගමනය කරන ලද්දේ ක්ෂුද්‍ර මූල්‍යකරණය දරිද්‍රතාවයෙන් මධ්‍යස්ථතාවයේ සිටින්නන්ට වඩා වැඩි අවධානයක් දරිද්‍රතාවේ අන්තයේ පසුවන්නියන් සඳහා යොමු කරවන බවයි. අවම ආදායම්ලාභී වැන්දඹු හා දිකසාද වූ කාන්තාවන් මෙවැනි අවස්ථා වලදී වරප්‍රසාද හිමිකර ගනී. ඒ අනුව මෙහි සාධනීය හා නිශේධනීය යන දෙයාකාරී ප්‍රතිඵල අත්කර වන බව ප්‍රකාශ කළ යුතු වේ.

5.5 ස්වයං රැකියා


ක්ෂුද්‍ර මූල්‍යකරණය හරහා හිමිවන තවත් වැදගත් ප්‍රතිපාදනයක් ලෙස ස්වයං රැකියා අවස්ථා දැක්විය හැකිය. කාන්තාවන්ගේ සවිබලකරණ නිර්ණායක තීරණය කිරීමේ ඉහළම මෙවලම බවට මෙය පත්ව ඇත. දැනට ස්වයං රැකියාවන්හි නියුතු කාන්තා පිරිස් සඳහා තම ස්වයං රැකියාව අඛණ්ඩව සිදුකරගෙන යාමට පහසුකම් ලබා දීම මොවුන් විසින් සිදුකර ඇත. ඒ සඳහා සමීක්ෂණයක් මගින් සේවාලාභීන්ගේ අදහස් හා යෝජනා විමසීම මොවුන් විසින් සිදුකරනු ලබයි. 2021 දී සිදුකරන ලද සමීක්ෂණයක් උපුටා දක්වමින් ග්‍රාමශක්ති ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිත ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන් විසින් සිදු කරන ලද සමීක්ෂණයක දී ප්‍රතිලාභීන් අතුරින් 60.27% ක මූලික අවශ්‍යතාවය තම ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය මූල්‍ය සහාය බවයි. තවද ප්‍රතිලාභීන් 8.3% කගේ මූලික අවශ්‍යතාවය වූයේ තාක්ෂණික සහය බවයි. එමෙන්ම 8% ක පිරිසක් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වෙළඳපොළ සහය ඉල්ලා තිබූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ඔවුන් විසින් කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කරන බවත්, මේ හේතුවෙන් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් වීමේ මාවත් විවර වී ඇති බවත් ප්‍රකාශ කළේ ය. මේවායේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමේ අරමුණ සහිතව ක්ෂේත්‍රයේ ක්ෂුද්‍ර මූල්‍යලාභී කාන්තාවන් සමඟ සාකච්ඡා පවත්වන ලදී. මේ හරහා ඔවුන් ලැබූ ප්‍රතිලාභ මොනවාද? යන්න සාප්‍රවම ප්‍රශ්න කරන ලදී. එහි දී වැඩි පිරිසක් ප්‍රකාශ කරන ලද්දේ තමන්ගේ කුඩා පරිමාණ ව්‍යාපාරය කිසිදු දැනුමක් හෝ අරමුණක් රහිතව පවත්වාගෙන ගිය එකක් වූ අතර, ක්ෂුද්‍ර මූල්‍යකරණයට පිවිසීම මගින් තමන්ට එම ව්‍යාපාරය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හිමි වූ බවයි. එමෙන් ම තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම තුළින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සෞඛ්‍ය හා පෝෂණ ගැටලු විසඳා

ගැනීම ඇතුළු පවුලේ බොහෝ දුෂ්කරතාවන්ගෙන් අත් මිදීමට හැකි වූ බවයි. එමෙන්ම තවත් එක් වරප්‍රසාදයක් ලෙස මෙම ආයතන හරහා නව ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම තුළ ද බොහෝ පිරිසක් එයින් ප්‍රතිලාභ හිමි කරගත් බවයි. ඒ පිළිබඳව සම්මුඛ සාකච්ඡා තුළින් අදහස් විමසීමේ දී “වෙලගෙදර මීකිරි” නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කාන්තාවක් ප්‍රකාශ කරනු ලැබුවේ, එම ව්‍යාපාරය පිළිබඳ අදහස තමන්ට ඇති වූයේ ක්ෂුද්‍ර මූල්‍යකරණ වැඩ සටහනකට සම්බන්ධ වීමෙන් පසුව බවයි.

“මී කිරි නිෂ්පාදනය කරන විදිය ගැන කියලා දෙන වැඩසටහනක් තියෙනවා කියලා කැමති අයට සම්බන්ධ වෙන්න කියලා අලිට තොරතුරක් ආවා. අපි පස් දෙනෙක් එදා ඒ වැඩමුළුවට ගියා. ඒකෙන් පස්සෙ මට හිතන ගෙදර මී ගවයන්ගේ කිරි විකුණන්නෙ අපරාදේ කියලා. මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා. ඒ වගේම මහත්තයාගෙන් උදව් ඇතිව මේක පටන් ගත්තේ. අවශ්‍ය සියලුම උපදෙස් අපිට ග්‍රාම ශක්ති එකෙන් ලැබුණා. අද අපි හොඳ තැනක ඉන්නවා...” (සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

මෙවැනි ප්‍රතිචාර හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් හරහා හිමි වූ ප්‍රතිලාභ පිළිබඳ දත්තදායකයින්ගේ ප්‍රතිචාරය විමසා බැලීම සිදු කරන ලදී.

රූප සටහන 04: ප්‍රතිලාභ පිළිබඳ ප්‍රතිචාර



(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණය, 2022)

ඉහත දත්ත සටහන් විමසා බැලීමේදී 88%ක පිරිසක් මේ පිළිබඳව කාප්තිමත් වන අතර, 12%ක පිරිසක් සිය අකාප්තිය පළ කර ඇත. ඊට හේතු විමසා බැලීමේදී රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වැනි සේවාවන් හි නියුතු කාන්තාවන් සඳහා මෙම ප්‍රතිලාභ කපා හැර තිබීම හේතුවෙන් එවැනි පවුල් මෙම නො කැමැත්ත පළ කර ඇති බවයි. කෙසේ නමුත් ක්ෂුද්‍ර මූල්‍යකරණ ක්‍රියාවලියේ ණය ලබා දීමෙන් ඔබ්බට ගිය මෙවැනි වැඩසටහන් තුළින් කාන්තාවන්ට ආර්ථික සවිබලගැන්වීම ළඟා කර ගැනීමට හැකියාව ලැබී ඇති බව කිව හැකිය.

6. ග්‍රාම ශක්ති සහ බැඳුණිකම යන ආයතන මඟින් සහය දක්වන ක්ෂුද්‍රමූල්‍ය ණය වැඩසටහන් හරහා ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම

මේ යටතේ විවිධ ක්ෂේත්‍රයන් තුළ කාන්තා සවිබල ගැන්වීමේ මට්ටම් විශ්ලේෂණය කරනු ලබයි.

6.1 තීරණ ගැනීමේ බලය

තීරණය ගැනීමේ බලය යනු තම ජීවිතයට, පවුලට හා රැකියාවට අදාළව වඩා හොඳ තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාවට නැඟීමට පුද්ගලික, සමාජයීය, ආර්ථික, දේශපාලනික හා නෛතික ආදී සෑම අංශයකින්ම සමාන අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඇයට ඇති හැකියාව වේ. මේ යටතේ උචිත අවස්ථාවන් සඳහා මුහුණ දීමට ආත්ම විශ්වාසයකින් යුක්තව තීරණ ගැනීමේ හැකියාව කාන්තාව තුළ වර්ධනය වීම සඳහා ක්ෂුද්‍ර මූල්‍යකරණය ඔස්සේ ලැබෙන්නා වූ පන්තරය හේතු වන බව නිරීක්ෂණය කළේ ය. විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සාමාන්‍ය අධ්‍යාපනයක් හදාරන ලද කාන්තාව ක්ෂුද්‍ර මූල්‍යකරණය වෙත නිරාවරණය වීම හේතුවෙන් පෙර නොතිබූ ශක්‍යතාවක් උපයා ගනු ලබයි. නිරන්තර රැස්වීම්, සාකච්ඡා සමඟ සම්බන්ධ වෙමින්, කණ්ඩායම් තුළ වගකීම් දරමින්, මූල්‍ය හසුරුවමින් සිය ජීවන තත්ත්වයන්ට උචිත වන ආදායම් උපක්‍රම හඳුනා ගනිමින් ව්‍යාපාර අරඹමින් සමාජ වැඩ සඳහා දායක වීම දක්වා වූ ප්‍රගතියක් අයත් කර ගනී. මේ තුළ පවුලේ තීරණ ගැනීම් හමුවේ ඇය ඉතා සුවිශේෂ භූමිකාවක් ඉටු කරනු ලබයි.

6. 2 කාන්තාවන්ගේ අදහස් ප්‍රකාශනයේ නිදහස

කාන්තාවකගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇයගේ නිදහස පෙන්නුම් කිරීමේ විචල්‍යයක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව ඇයට තම සැමියා, පවුලේ සාමාජිකයන් සහ වෙනත් අය ඉදිරියේ තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව සහ නිදහස තිබිය යුතු බව පිළිගනී. බොහෝ දුරට ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ට මෙම අවස්ථාව හිමි වී ඇත. ග්‍රාම ශක්ති වැඩසටහන හරහා පැවැත්වෙන සුවිශේෂී රැස්වීම් වාරයකට සම්බන්ධ වීමේ අවස්ථාව පර්යේෂකයන්ට හිමි වූ අතර, එහිදී සාකච්ඡා වූ සුවිශේෂිත ව්‍යාපෘතියක් පිළිබඳව කරුණු අනාවරණය


කරගත හැකි විය. වෙන් කරන ලද භූමි භාගයක එළවළු වගා කිරීම හා එම අස්වැන්න ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද කඩයක විකිණීමේ ක්‍රියාපටිපාටියක් පිළිබඳව සාකච්ඡාවට නැඟුණු අතර, එම සාකච්ඡාව පුරාවට ම කාන්තාවන් විසින් විවිධ අදහස් දක්වන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. සුදුසු භූමියක් තෝරා ගැනීම, වගා කරන එළවළු වර්ග තෝරා ගැනීම, ඒ සඳහා අවසර ලබා ගැනීමේ පාර්ශවයන් සමග කටයුතු කරන ආකාරය, ජනයා දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කරන ආකාරය වැනි විවිධ වටිනා අදහස් ඔවුන් තුළින් නිරායාසයෙන් ගලා එන්නට විය. මෙවැනි වැඩ සටහන් තුළින් නිවසේ කුස්සියට පමණක් සීමාව සිටි කාන්තාව කෙතරම් පරිවර්තනයකට ලක් වී ඇද්ද යන්න සඳහා නිදසුන් වේ.

6. 3 නායකත්ව භූමිකාවට සහභාගි වීම

කාන්තාවන්ට, ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් මගින් මෙ පමණ දුරක් පැමිණීමට හැකි වූයේ මෙම පෞද්ගලික හා රාජ්‍ය ආයතන එක්ව පවත්වනු ලබන නායකත්ව වැඩසටහන් හේතුවෙනි. විවිධ කාන්තා සංවිධාන මෙම වැඩමුළු සඳහා උපකාර කරනු ලබයි. මෙමගින් විවිධ නායකත්ව භූමිකා හා ප්‍රවීණයන් හමුවීමට ඉඩ ලබාදෙමින් ඔවුන් කුසලතා වලින් පොහොසත් කිරීමට සහ ඔවුන්ට පුහුණුව ලබාදීම සිදුකරනු ලබයි. කබේර් (Kabeer) විසින් ප්‍රකාශ කරනු ලබන සවිබලගැන්වීමේ එක් සංකල්පයක් ලෙස “පිරිමින් හා සමාන කොන්දේසි මත සහභාගී වීමේ හැකියාව” යනුවෙන් දක්වා ඇති ප්‍රකාශය මගින් මෙය තහවුරු කිරීමේ හැකියාව ලැබේ (Kabeer, 2017). ඒ අනුව මෙය කාන්තා සවිබලගැන්වීමේ වැදගත් දර්ශකයක් ලෙස හඳුනාගත හැකිය. මේ හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ක්‍රියාවට නංවනු ලබන එවැනි

වැඩමුළු, වැඩසටහන් පිළිබඳව දත්ත දායකයින්ගේ මතය දැන ගැනීමේ අදහසින් ප්‍රශ්නාවලිය තුළ පැනයක් නිර්මාණය කරන ලදී. ආයතනය විසින් සපයා ඇති ආකල්පමය වැදගත්කමක් සහිත සම්පාදන පිළිබඳව ඔවුන් දරන මතය එහිදී විමර්ශනයට ලක් කළේය.

රූප සටහන 05: ආකල්ප පෝෂණය ඇති කිරීමේ මට්ටම



(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණය, 2022)

සමස්ත වපසරිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මූල්‍ය ආයතන විසින් ආකල්ප පෝෂණය ඇති කිරීම සඳහා විවිධ සාධනීය ව්‍යුහයන් හා ක්‍රමවේද භාවිත කර ඇති ආකාරය හඳුනාගත හැකිය. එක් අතකින් මෙය මනෝ විද්‍යාත්මක සවිබල ගැන්වීම කෙරෙහි ද සෘජු බලපෑම් ඇති කරවන සාධකයක් වේ. විශේෂයෙන් ම සිදුකරන ලද ව්‍යුහගත නොවන ආකාරයේ සම්මුඛ සාකච්ඡාව තුළ විමසන ලද අදහස් අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95% කට පමණ පිරිසකට තමන් පිළිබඳව ධනාත්මක දෘෂ්ටියක් පැවතුණි. ඔවුන්ගේ පිළිතුරු ලබා දීම වඩාත් පැහැදිලි වූ අතර, නිතර ප්‍රීතිමත් සහ ක්‍රියාශීලී බාහිර ස්වරූපයකින් ද යුක්ත බව හඳුනා ගන්නා ලදී. ඒ අනුව තමන් පිළිබඳ ධනාත්මක මතවාදයක් තිබූ පිරිස් ප්‍රසිද්ධියේ සමාජගත වීමට, ආගමික දානමාන කටයුතු හා පොදු වැඩ

සඳහා සහභාගිවීමට, සමිති සමාගම් හි තනතුරු දැරීමට, ප්‍රජාවන් හි දේශපාලන කටයුතුවලට සහභාගිවීමට වැනි කාර්යයන් සඳහා යම්කිසි ප්‍රවණතාවයක් දක්වන බව අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් අනාවරණය විය.

6. 4 ගෘහස්ථ ප්‍රවණිකත්වයට එරෙහි වීම

ගෘහස්ථ ප්‍රවණිකත්වය ලෙස විත්තවේගීය, ලිංගික හා ශාරීරික හිංසනයන්ට මෙන්ම අපයෝජනයන් හා තර්ජන ඇතුළු විවිධ ආකාර ගත හැකිය. ගෘහස්ථ ප්‍රවණිකත්වයට එරෙහිව කාන්තාවකට තිබෙන රැකවරණය පිළිබඳ දැනුවත්භාවය බොහෝදුරට ග්‍රාමීය දරිද්‍රතාව කෙරෙහි දුරස්ථය. මන්ද, ඔවුන්ට ඒ කෙරෙහි පවතින අවබෝධය හා උනන්දුව ඉතා අවම වීමය. විශේෂයෙන් ම පාරම්පරික සංස්කෘතික මතයක් ලෙස පුරුෂයා ශ්‍රේෂ්ඨ ලෙස සැලකීම හා කාන්තාව පුරුෂයාගෙන් යැපීම මේ සඳහා බලපානු ලැබේ. නමුත් ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රතිලාභිතත්වයට කාන්තාව පත් වීමත් සමඟ මෙය බොහෝදුරට පරිවර්තනයට ලක් විය. එයින් කාන්තාවට එක් පසෙකින් ආර්ථික ස්වාධීනත්වයක් ලබා ගැනීම හා අනෙක් අතින් ආකල්ප සංවර්ධනය සඳහා අවශ්‍ය අවස්ථාව සලසා දීම තුළින් ඇය නිරන්තරයෙන් ම ස්වයං සවිබල ගැන්වීමකට ලක් වේ. මේ පිළිබඳව සම්මුඛ සාකච්ඡාව තුළින් පුරුෂ මූලික කුටුම්භගත කාන්තාවන් සමීක්ෂණය කිරීමේ දී බොහෝ තොරතුරු සපයා ගැනීමට හැකි විය. ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ කිසිදු ආර්ථික ඉපැයීමක් ඇය සතුව නොවුණු කලදී සැමියාගෙන්, සැමියාගේ නැදැයන්ගෙන් බොහෝ කරදර තිබූ බවයි. කිසිදු තීරණයක් ගැනීමට ඔවුන්ට නිදහසක් නොතිබූ බවයි. ඒ අතර එක් කාන්තාවක් ප්‍රකාශ කරනු ලැබුවේ,

“මුලදී මේ ගැන දැනගත්තම එයා මට යන්න දුන්නේ නෑ. ඒත් ණය දෙනවා කියපු හින්දා පස්සෙ යන්න දුන්නා. අපි පළවෙනි ණය ගත්තා. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වුණේ නෑ. හරි අමාරුවෙන් ගෙව්වේ. ඒ හින්දම දෙවැනි ණයවරේ ගද්දි මහත්තයලා උදව් කරා. උපදෙස් දුන්නා. ඒ හින්දා වගා කන්න හරි ගියා. හොඳ මිලක් ගත්තා එකෙන් හදපු බඩ ඉරිගු වලින්...” (සම්මුඛ සාකච්ඡා දත්ත, 2022).

මේ ආකාර ප්‍රකාශ වලින් ක්ෂුද්‍ර මූල්‍යකරණය තුළින් කාන්තාව නඟාසිටුවීම සඳහා විශාල සහයෝගයක් ලබා දෙන ආකාරය හඳුනාගත හැකිය. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය හරහා ඔවුන්ට හිමි වූ විවිධාකාර ප්‍රතිලාභ හේතුවෙන් පවුල් තුළ කාන්තාවගේ භූමිකාව නිංසනයෙන් තොර කිරීමට සමත් වූ බව ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන් ම ග්‍රාම ශක්ති වැඩසටහන හරහා ක්‍රියාත්මක වන සමථමණ්ඩල ක්‍රියාවලිය මේ සඳහා හොඳම නිදසුන වේ. කාන්තාවන්ට ප්‍රකාශ කරන ලද අන්දමට පවුල් තුළ සිදුවන ගැටලු සඳහා විවිධ උපදෙස් ඒ හරහා ලැබෙන බවයි. විශේෂයෙන් ම දික්කසාද වීම්, වැන්දඹු නඩු වැනි තත්ත්වයන් වලදී පවා අවශ්‍ය උපකාර ඒ හරහා ලැබෙන බවයි. මෙවැනි බොහෝ සහයෝගයන් හා ප්‍රතිලාභ හමුවේ පවුල තුළ, සමාජය තුළ, විවෘතව හා නොබියව කටයුතු කරන කාන්තා චරිත බිහි වී ඇති අන්දම හඳුනාගත හැකි වේ. එය තවදුරටත් පහත තොරතුරු මගින් අනාවරණය වේ.

වගුව 02: සවිබල ගැන්වීමේ මට්ටම නිර්ණය

සවිබල ගැන්වීමේ සාධක	ප්‍රතිඵල
පසුගිය වසර කිහිපය තුළ ඔබේ ප්‍රජාව තුළ සැබවින් ම වෙනස්කම් සිදු වී ඇත.	91.8%
ක්ෂුද්‍ර මූල්‍යකරණය හමුවේ කාන්තාව බලගතු භූමිකා රඟ දක්වනු ලබයි.	95%
ගෘහ ආදායමට දායක වීමට පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද හැකියාව ඇත.	85%
මුදල් ඉපයීම සහ පවුල රැක බලා ගැනීම යන දෙකෙහි ම වගකීම් පිරිමියා හෝ ස්ත්‍රිය බෙදාගත යුතුය.	51.7%
පිරිමි ගැහැණු දෙපිරිසට ම සමාන අවස්ථා ලබා දිය යුතුය.	100%
ඔබ ප්‍රමාණවත් ලෙස උත්සහ කළොත් ඔබට ගැටලු විසඳාගත හැකිය.	90%
අරමුණු සඳහා ඇලි සිටීමෙන් ඉලක්ක සපුරා ගැනීමට පහසු වේ.	55%
ඔබට අනපේක්ෂිත සිදුවීම් සමඟ ඵලදායීව කටයුතු කළ හැකි බවට විශ්වාසයක් පවතී.	76.7%
සාමාන්‍යයෙන් ඔබට පැමිණෙන සෑම ගැටලුවක් සමඟ ම කටයුතු කළ හැකි වේ.	45%
ඔබට තනිව ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම පහසු වේ.	80%

(මූලාශ්‍රය: ක්ෂේත්‍ර සමීක්ෂණය, 2022)

ඉහත වගුවට අනුව මූල්‍යකරණය හේතුවෙන් කාන්තාවන් නිසැක වශයෙන් ම සවිබලගැන්වීමට ලක්වී ඇති බව හඳුනාගත හැකිය. ඒ අනුව කාන්තා සවිබල ගැන්වීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ බලපෑම අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ක්ෂුද්‍ර මූල්‍යකරණය කාන්තාවන්

ආර්ථික, සමාජීය, පුද්ගලික හා දේශපාලනික සවිබල ගැන්වීම කෙරෙහි
ධනාත්මක බලපෑමක් ඇති කරවන බවයි.

6. නිගමනය

මෙම අධ්‍යයනය මගින් උතුරු මැද පළාතේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත් වන ග්‍රාමීය කාන්තාවන්ගේ සවිබලගැන්වීමේ මට්ටම කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍ය ණය සහභාගිත්වයේ සහ සාමාජිකත්ව කාල සීමාවෙහි යොදවන්නා වූ බලපෑම බැඳුණිකා සහ ග්‍රාමශක්ති වැඩසටහන් ඇසුරින් විමර්ශනයට ලක් කළේය. මෙම ප්‍රදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබන බොහෝ කාන්තාවන් වයස අවුරුදු 31 - 40 අතර කාන්තාවන් බව අධ්‍යයනයෙන් අනාවරණය විය. ඔවුන්ගෙන් බහුතරයක් න්‍යෂ්ටික පවුල් වලට අයත් වන අතර, තම ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වන කාන්තාවන්ගේ ප්‍රතිශතය 75%ක් පමණ වේ. ඒ අනුව 90%ක් පමණ පුරුෂ මූලික පවුල් වලට අයත් කාන්තාවන් තම ස්වාමිපුරුෂයා විසින් මෙහෙයවන ලද ගෘහයෙහි ජීවත් වූ බව අධ්‍යයනය මගින් අනාවරණය විය. ප්‍රතිලාභීන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලට සම්බන්ධ නොවූ කාලය හා සසඳන විට මූල්‍යකරණයට සම්බන්ධ වීමත් සමඟ ඔවුන්ගේ නිවසට අවශ්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබී ඇත. මෙමගින් කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය සැලකිය යුතු ලෙස වැඩි දියුණු වී ඇත. ස්ත්‍රී මූලික කුටුම්භයන්ට වඩා පුරුෂ මූලික කුටුම්භයන්ට අයත් කාන්තාවන් වඩාත් සවිබල ගැන්වෙන බව සොයා ගැනීම් තහවුරු කරයි. අධ්‍යයනයේ තවත් සොයා ගැනීමක් වන්නේ ක්ෂුද්‍ර මූල්‍යකරණයට සම්බන්ධ වූ කාන්තාවන්ට, අනෙකුත් කාන්තාවන්ට වඩා වැඩි සංවලන නිදහසක් භුක්ති විඳීමේ අවස්ථාව, තීරණ ගැනීමේ හා නිදහස් අදහස් ප්‍රකාශනයේ නිදහස මෙන් ම ගෘහස්ථ හිංසනයට එරෙහි වීමේ හැකියාව උදාවී ඇති බවයි. සහභාගි වූ කාන්තාවන්ගෙන් බහුතරයක් සාමාන්‍ය

මට්ටමේ අධ්‍යාපනයක් හැදෑරූ අය වුවත්, මූල්‍ය මගින් ඔවුන්ට සහ තම පවුලට උපයා ගැනීමටත්, ගෞරවයෙන් යුතු ජීවිතයක් ගත කිරීමටත් හැකි වී ඇත. කාලයත් සමඟ කාන්තාවගේ තීරණ ගැනීමේ හැකියාව වැඩි වී ඇති අතර, සම්පත් පාලනය කිරීමක් සමඟ ඔවුන්ට පවුල තුළ වඩාත් ගෞරවනීය ස්ථානයක් ලැබී ඇත.

ක්ෂුද්‍ර මූල්‍යකරණයට කාන්තාවන් සම්බන්ධ වීම හේතුවෙන් සැමියා වෙතින් ඔවුන්ගේ ආර්ථික යැපීම අඩු කරවන බව ද අධ්‍යයනයන් අනාවරණය විය. ඒ හරහා ස්වාමිපුරුෂයාගේ බලපෑමෙන් නිදහස් වීමට, පවුලේ ප්‍රශ්න මෙන්ම ප්‍රජා ගැටලු විසඳීමට ඔවුන්ට බලය හිමි විය. එ මෙන්ම ස්වාමි පුරුෂයන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට, පවුල සහ සමාජය තුළ ශක්තිමත් බවක් පෙන්වීමට ඔවුන්ට ආත්ම විශ්වාසය සහ හැකියාව ලැබුණු අතර, විවාහක කාන්තාවන්ට තම අභිමතය පරිදි වැඩිපුර වියදම් කිරීමට, ඔවුන්ගේ තීරණ ගැනීමට හැකි විය. තවද, අධ්‍යයන සොයාගැනීම් වලින් පෙනී යන්නේ ස්වාමිපුරුෂයාගේ සහයෝගය කාන්තාවන් සවිබල ගැන්වීම කරා රැගෙන යාමට උපකාරී වන බවයි. එය ගෘහය තුළ කාන්තාවන්ගේ ස්ථානය ආරක්ෂා කරන බවත්, විවාහක කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය සහ ආත්ම ගෞරවය ද වැඩි කරවන හේතුවක් බවත් අධ්‍යයනයෙන් අනාවරණය විය. තවදුරටත් අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ දික්කසාද හා වැන්දඹු තත්ත්ව වල සිටින කාන්තාවන් නිදහස් සවිබලකරණයකට ලක් වී ඇති බවයි. ස්වාමියාගේ බලපෑමෙන් නිදහස් වූ පවුල් ඒකකයක් ලෙස කටයුතු කරන මෙම කාණ්ඩයට වැඩසටහන් වෙත සහභාගී වීමට වැඩි අවස්ථාවක් ලැබෙයි. මෙම තත්ත්වයේ පසුවන බොහෝ කාන්තාවන් ඔවුන්ගේ අභිමතය පරිදි වැඩසටහන්වලට සම්බන්ධවීම්, ණය ලබා ගැනීම්, ව්‍යාපාර ආරම්භ කිරීම් ආදිය කිසිවෙකුගේ බලපෑමකින් තොරව සිදු කරගෙන ගියේය. මෙලෙස කිසිදු බාධාවකින් තොරව ඇය සමාජයට නිරාවරණය

වීම තුළ ඇය නිරායාසයෙන් ම සවිබලගැන්වීමකට ලක්වී ඇති බව කිව හැකිය. ස්ථාපිත කරන ලද ක්ෂුද්‍ර මූල්‍යකරණයේ තවත් බලපෑමක් වන්නේ කාන්තාවන්ගේ පවුලේ සවිබලගැන්වීම් විශ්ලේෂණය මගින් පවුල් සබඳතා වැඩි දියුණු වීමයි. මූල්‍යකරණයේ ප්‍රතිඵලයක් ලෙස පුරුෂයා සහ භාර්යාව අතර වඩා හොඳ අවබෝධයක් වර්ධනය වී ඇත. එහි බලපෑම මත කාන්තාවන් පවුල තුළ මූල්‍යමය වශයෙන් ස්වාධීන විය. ක්ෂුද්‍ර මූල්‍යකරණය කාන්තාවගේ සංවලන හා ප්‍රකාශන නිදහස ද වැඩිදියුණු කර ඇති බව පෙනී යයි. අවිවාහක කාන්තාවන් හා සසඳන විට විවාහක කාන්තාවන්ගේ සංවලන නිදහස වැඩි වී ඇත. වැන්දඹු හෝ දික්කසාද වූ කාන්තාවන් කෙරෙහි පවතින දරුවන් හා දෙමව්පියන් රැකබලා ගැනීම, පෝෂණය කිරීම වැනි වගකීම් සහගතභාවය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී විය. ඔවුන් තනතුරු භාර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍යකරණය තුළ සක්‍රීය භූමිකාවක් රඟ දක්වනු ලබන්නේ නැත. ඊට සාපේක්ෂව විවාහක කාන්තාවන් සක්‍රීය සහභාගීත්වයක් දක්වයි. ඔවුන් නිතර වැඩසටහන් හා රැස්වීම් සඳහා සම්බන්ධ වෙමින් තනතුරු දරමින් නිදහස් සංවරණයක් භුක්ති විඳින බව අධ්‍යයනය මගින් සොයාගත හැකි විය. ක්ෂුද්‍ර මූල්‍ය විසින් ලබාදෙන ණය කාන්තාවන් ආර්ථික වශයෙන් ස්වාධීන සහ මූල්‍යමය වශයෙන් ශක්තිමත් කරන අතර, එය ඔවුන්ගේ පුද්ගලික, පවුල් සහ සමාජ දේශපාලන සවිබලගැන්වීම් කරා යොමු කරයි. මූල්‍ය වැඩසටහන් හි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ආත්ම විශ්වාසය ලබා ගැනීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, තීරණ ගැනීමේ හැකියාව සහ ආර්ථික ස්වාධීනත්වය වැඩි දියුණු වීම නිසා මූල්‍ය ප්‍රතිලාභීන්ගේ ශක්තිමත් වීම පෙරට වඩා තීරණාත්මක වන බව අධ්‍යයනයෙන් සොයාගන්නා ලදී. මෙමඟින් පෙනීයන්නේ ක්ෂුද්‍ර මූල්‍යකරණය කාන්තාවන්ගේ ආර්ථික හා සමාජයීය තත්ත්වය කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කරමින්, ඔවුන්ගේ තත්ත්වය හා

ප්‍රමිතිය වැඩි දියුණු කර ගනිමින්, සමාජයේ ප්‍රගතිය සහ රටේ සංවර්ධනයට ඔවුන්ට දායකත්වයක් ලබාදීමට අවශ්‍ය පසුබිම සපයන බවයි.

ආශ්‍රිත ග්‍රන්ථ

Ayoma, S., & Chandrarathna, P. (2021). Micro-Finance as a Triggering Mechanism for Empowering Women's Entrepreneurship in Sri Lanka. *Journal of Archives of Business Research*. 9(20). 70-86. Retrieved from:

<https://journals.scholarpublishing.org/index.php/ABR/article/view/9675> [accessed on 06 December 2022].

Drolet, J. (2010). Feminist Perspectives in Development: Implications for Women and Microcredit. *Affilia*, 25(3), 212-223. Retrieved from:

<https://journals.sagepub.com/doi/10.1177/0886109910375218> [accessed on 18 June 2022].

Herath, H. M. W. A. Guneratne, L. H. P. & Sanderatne, N. (2015). Impact of Microfinance on Women's Empowerment: A Case Study on Two Microfinance Institutions in Sri Lanka. *Sri Lanka Journals of Social Sciences*. 38(1). 51-61. Retrieved from: <file:///C:/Users/USER/Downloads/7385-26165-1-PB.pdf> [accessed on 01 December 2022].

Jayasinghe, M. (2019). Dynamic Trends in Household Poverty and Inequality in Sri Lanka: Do Gender and Ethnicity Matter? *Journal of the Asia Pacific Economy*, 24(2), 208-223. Retrieved from:

<https://www.tandfonline.com/doi/abs/10.1080/13547860.2019.1573716> [accessed on 02 December 2022].

Kabeer, N. (1999). Resources, Agency, Achievements: Reflections on the Measurement of Women's Empowerment. *Development and Change*, 30(3), 435-464. Retrieved from: <https://onlinelibrary.wiley.com/doi/abs/10.1111/1467-7660.00125> [accessed on 28 July 2022].

Kabeer, N. (2005). Gender Equality and Women's Empowerment: A Critical Analysis of the Third-Millennium Development Goal 1. *Gender and Development*, 13(1), 13-24. Retrieved from: <https://www.tandfonline.com/doi/abs/10.1080/1355207051233133227> [accessed on 22 July 2022].

Kabeer, N. (2017). Economic Pathways to Women's Empowerment and Active Citizenship: What Does the Evidence from Bangladesh Tell Us? *The Journal of Development Studies*, 53(5). Retrieved from: <https://www.tandfonline.com/doi/abs/10.1080/13552070512331332273> [accessed on 22 August 2022].

Malhotra, A., Schuler, S. R., & Boender, C. (2002, June). Measuring Women's Empowerment as a Variable in International Development. In *Background Paper Prepared for the World Bank Workshop on Poverty and Gender: New Perspectives*. 28 (1). Washington, DC: The World Bank.

Mayoux, L. (1998). Participatory Learning for Women's Empowerment in Micro-Finance Programmes: Negotiating Complexity, Conflict and Change. *IDS Bulletin*, 29(4), 39-50. Retrieved

from:

<https://opendocs.ids.ac.uk/opendocs/handle/20.500.12413/9148>
[accessed on 22 August 2022].

Narayan, D. (Ed.). (2002). Empowerment and Poverty Reduction: A Sourcebook. World Bank Publications. Retrieved from:
<https://openknowledge.worldbank.org/handle/10986/15239>

[accessed on 08 September 2022].

Pathak, H. P., & Gyawali, M. (2010). Role of Microfinance in Employment Generation: A Case Study of Microfinance Program of Paschimanchal Grameen Bikash Bank. *Journal of Nepalese Business Studies*, 7(1), 31-38. Retrieved from:

<https://www.nepjol.info/index.php/JNBS/article/view/6401>
[accessed on 22 August 2022].

Perera, V. (2019). Role of Micro Credit in the Women Empowerment of Sri Lanka: A special Reference to Ampara District in Sri Lanka Background of the Study. *American Economic Review Insights*. 12(12). 154-163. Retrieved from:

https://www.researchgate.net/publication/361285594_ROLE_OF_MICRO_CREDIT_IN_THE

[WOMEN_EMPOWERMENTOF_SRILANKA_A_SPECIAL_REFERENCE_TO_AMPARA_DISTRICT_IN_SRI_LANKA_BACKGROUND_OF_THE_STUDY](#) [accessed on 22 August 2022].

Robinson, M. (2001). *The Microfinance Revolution: Sustainable Finance for the Poor*. World Bank Publications. Retrieved from: <https://openknowledge.worldbank.org/handle/10986/28956> [accessed on 22 August 2022].

Singh, S. (2018). Microfinance and the Mirage of Women's Empowerment. *E-International Relations*. Retrieved from: [https://www.scirp.org/\(S\(351jmbntvnsjt1aadkposzje\)\)/reference/referencespapers.aspx?referenceid=3187113](https://www.scirp.org/(S(351jmbntvnsjt1aadkposzje))/reference/referencespapers.aspx?referenceid=3187113) [accessed on 08 June 2022].

Solomon, B. B. (1976). *Black Empowerment: Social Work in Oppressed Communities*. Retrieved from: <https://eric.ed.gov/?id=ED149005> [accessed on 22 August 2022].